

# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු


ප්‍රශ්නවලට වාචික පිළිතුරු

පොද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා :

ආහාර මුද්දර : චක්‍රලේඛය ඉවත් කරගැනීම

කල් තැබීමේ යෝජනාව

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු



# ಭಾರತೀಯ ಸಾಹಿತ್ಯ

(ದೀಪನೀಯ)

ನೋಡು ೨೫

(ಸಂಪದಿ ಸಂಪನ್ಮೂಲ)

ಪ್ರಕಾಶನ ಸಂಸ್ಥೆ ಸಂಪನ್ಮೂಲ

ಪ್ರಕಾಶನ ಸಂಸ್ಥೆ ಸಂಪನ್ಮೂಲ

ಸಂಪನ್ಮೂಲ ಸಂಪನ್ಮೂಲ ಸಂಪನ್ಮೂಲ

ಸಂಪನ್ಮೂಲ ಸಂಪನ್ಮೂಲ ಸಂಪನ್ಮೂಲ

ಸಂಪನ್ಮೂಲ ಸಂಪನ್ಮೂಲ

ಪ್ರಕಾಶನ ಸಂಸ್ಥೆ ಸಂಪನ್ಮೂಲ

## பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

தனியங்கத்தினர் பிரேரணை :

உணவு முத்திரைகள் : சுற்று நிருபத்தை வாபஸ் பெறல்  
ஒத்திவைப்புப் பிரேரணை

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

Volume 36  
No. 13

Friday  
11th October 1985

## PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

### PRINCIPAL CONTENTS

ORAL ANSWERS TO QUESTIONS

PRIVATE MEMBER'S MOTION :

Food Stamps : Withdrawal of Circular

ADJOURNMENT MOTION

WRITTEN ANSWERS TO QUESTIONS

பாதுஷாஸ்து விவாதங்கள்

(அங்கம் 1)

செவ்வாய் கிழமை

(1985 ஆகஸ்ட் 11)

பி.சு.சு. ச. ச. ச. ச. ச.

வினாக்களுக்கு எழுப்பும் வினாக்கள்

வினாக்களுக்கு விடப்படும் பதில்கள் :

உள்ளூர் அமைச்சர்கள் : கட்டுமானத்துறை அமைச்சர்

மாநில அமைச்சர்கள்

வினாக்களுக்கு எழுப்பும் வினாக்கள்

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ORAL ANSWERS TO QUESTIONS

PRIVATE MEMBER'S MOTION

Food Stamps: Withdrawal of Circular

ADJOURNMENT MOTION

WRITTEN ANSWERS TO QUESTIONS

# පාර්ලිමේන්තුව பாராளுமன்றம் PARLIAMENT

1985 මකතෝර 11 වන සිකුරාද  
வெள்ளிக்கிழமை, 11 ஓக்டோபர் 1985  
Friday, 11th October 1985

දු. කා. 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය. නියෝජ්‍ය කථානායකතුමා [නෝමන් වෙදරජන මහතා] මූලාසනාරාජී විය.

பாராளுமன்றம் மு. ப. 9.30 மணிக்குக் கூடியது. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நோமன் வைத்யரத்ன] தலைமை வகித்தார்கள்.

The Parliament met at 9.30 a.m. MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair.

## ලිපි ලේඛනාදිය පිළිගැන්වීම சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள் PAPERS PRESENTED

Annual Report of the National Institute of Plantation Management for 1983.—(Mr. M. Vincent Perera, on behalf of the Minister of Public Administration and Minister of Plantation Industries.)

සහායක මත තිබිය යුතුයයි තීරණය කරන ලදී.  
சபாபித்தில் இருக்க கட்டவேண்டியபட்டது.

Ordered to lie upon the Table.

## පෙත්සම් மனுக்கள் PETITIONS

ලක්මන් ජයකොඩි මහතා (අත්තනගලල)  
[திரு. லக்ஷமன் ஜயக்கொடி — அத்தனகல்ல]  
(Mr. Lakshman Jayakody-Attanagalla)

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මම පහත සඳහන් පෙත්සම් දෙක ඉදිරිපත් කරනවා :

- (i) හලාවත, කොඩිය පාරේ, අංක 28 දරන ස්ථානයේ පදිංචි එම්. ඇන්ටනි කිලියන් ප්‍රකාශ්ට මහතාගෙන් ලැබුණු පෙත්සම
- (ii) කොඩෙයිගම, හේතේගෙදර පදිංචි එල්. ධනසේන මහතාගෙන් ලැබුණු පෙත්සම

ඉදිරිපත් කරන ලද පෙත්සම් මහරජ පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි තීරණය කරන ලදී.

சமர்ப்பிக்கப்பட்ட மனுக்களைப் பொது மனுக் குழுவுக்குச் சாட்டக் கட்டவேண்டியபட்டது.

Petitions ordered to be referred to the Public Petitions Committee.

## ප්‍රශ්නවලට වාචික පිළිතුරු வினாக்களுக்கு வாய்ப்புல விடைகள்

### ORAL ANSWERS TO QUESTIONS

ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන දුන් ණය / ආධාර

கிராமிய தொழில்துறை அமைச்சின் கீழ் உள்ள நிறுவனங்களுக்கு கடன்/உதவி

### LOANS/AID BY INSTITUTIONS UNDER MINISTRY OF RURAL INDUSTRIAL DEVELOPMENT

1. ඊට්ටි පතිරණ මහතා (අත්මීමත)  
[திரு. ரிச்சட் பத்திரான — அக்மீமான]  
(Mr. Richard Pathirana-Akmeemana)

282/85

ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) එකම යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, සංයුක්ත මැවිලි, මැවිලි, රජයට පවරාගත් ආයතනවලට අයත් මුදල් වලින්, යම් කොටසක් එම අමාත්‍යාංශය යටතේ හෝ වෙනත් අමාත්‍යාංශයක් යටතේ ඇති

දෙපාර්තමේන්තුවකට, සංස්ථාවකට, සංයුක්ත මැවිලියකට, මැවිලියකට, රජයට පවරාගත් ආයතනයකට හෝ පොදුගුලික සමාගමකට ණය හෝ ආධාර වශයෙන් 1977 අගෝස්තු මස සිට 1985 මැයි මස දක්වා ලබා දී තිබේද ?

- (ආ) එසේ නම්—
  - (i) ණය හෝ ආධාරය ලබා දුන් දිනය සහ ප්‍රමාණය;
  - (ii) ලබා දී ඇත්තේ කිනම් ආයතනයකටද;
  - (iii) කුමක් සඳහාද;
  - (iv) එම ණය හෝ ආධාරය ලබා ගැනීම පිණිස ඉල්ලුම් කරන ලද්දේද? ඒ කවදද;
  - (v) එම ණය හෝ ආධාරය ලබා දිය යුතු බවට තීරණය කර ඇති අයගේ නම් සහ තනතුරු;
  - (vi) ණය හෝ ආධාරය ලබා ගත් ආයතනය එය ලබා ගන්නා විට එහි ප්‍රධානීන්, අධ්‍යක්ෂ මැවිලිය හෝ අධිකාරීන්ගේ නම සහ ලිපිනයන්;
  - (vii) ණය හෝ ආධාරය ලබා දීමේ ගිවිසුම්;
  - (viii) එම ණය මුදල හෝ ආධාරය ආපසු ලබා දී තිබේද යන කරුණු එකම සඳහන් කරනවාද ?

(ඇ) එසේ නොවේ නම්, ඒ මන්ද ?  
கிராமிய தொழில்துறை அபிவிருத்தி அமைச்சரைக் கேட்ட வினா :

(அ) அவரின் நிருவாகத்தின் கீழுள்ள திணைக்களங்கள், கூட்டுத் தாபனங்கள், இணைக்கப்பட்ட சபைகள், சபைகள், அரசாங்கம் கையேற்ற நிறுவனங்கள், ஆகியவைகளுக்குரிய பணத்தில், ஏதாவதொருதொகை மேற்குறிப்பட்ட அமைச்சின்கீழ் அல்லது வேறு அமைச்சின்கீழ் உள்ள திணைக்களத்திற்கு, கூட்டுத் தாபனத்திற்கு, இணைக்கப்பட்ட சபைக்கு, சபைக்கு, அரசாங்கம் கையேற்ற நிறுவனத்திற்கு அல்லது தனியார் கம்பனிக்கு கடனாகவோ உதவி நன்கொடையாகவோ 1977 ஓகஸ்ட் தொடக்கம் 1985 மே வரை பெற்றுக் கொடுக்கப்பட்டுள்ளதா ?

- (ஆ) அவ்வாறெனில்,
  - (i) கடன் அல்லது நன்கொடையைப் பெற்றுக்கொடுத்த தேதி தொகை ;
  - (ii) எந்த நிறுவனத்திற்குப் பெற்றுக் கொடுக்கப்பட்டது ?
  - (iii) எதற்காக ?
  - (iv) குறித்த கடனை அல்லது உதவி நன்கொடையைப் பெறு வதற்காகக் கோரப்பட்டதா ? எப்போது ?
  - (v) குறித்த கடனை அல்லது உதவி நன்கொடையைப் பெற்றுக் கொடுக்க வேண்டுமெனச் சிபார்சு செய்திருப்பவர்களின் பெயர்களும் பதவிகளும் ;
  - (vi) கடனை அல்லது உதவி நன்கொடையைப் பெற்றுக் கொண்ட நிறுவனத்தில், இதனைப் பெற்றுக் கொண்டபோது இருந்த முக்கிய அதிகாரிகள், பணிப்பாளர் சபை அல்லது உரிமையாளர் ஆகியோரின் பெயரும் முகவரியும் ;
  - (vii) கடன் அல்லது உதவி நன்கொடையைப் பெற்றுக் கொண்டது தொடர்பான உடன்படிக்கைகள் ;
  - (viii) இக்கடன் அல்லது உதவி நன்கொடை மீளப் பெறப் பட்டுள்ளதா ? இவ்விபரங்களை அவர் கூறுவாரா ?

(இ) இன்றேல், ஏன் ?  
asked the Minister of Rural Industrial Development :

(a) Has any part of the funds of Departments, Corporations, Statutory Boards, Boards, Business Undertakings vested with the Government under his Ministry been given as loans or aid, to a Department, Corporation, Statutory Board, Board or an Institution vested with the Government or to a Private Company under his Ministry or any other Ministry during the period August 1977 to May 1985 ?

[පවතින පිටපතක් මගින්]

(b) If so, will he state :

- (i) the date on which the loan or aid was given, and the amount ;
- (ii) the institution to which it was given ;
- (iii) the purpose for which it was given ;
- (iv) whether such loan or aid was applied for, and if so when ;
- (v) the names and designations of those who recommended that the loan or aid should be granted ;
- (vi) the names and addresses of Heads, Board of Directors, or owners of the institution at the time it obtained the loan or aid ;
- (vii) the loan or aid agreements ; and
- (viii) whether this loan or aid has been repaid ?

(c) If not, why ?

එසේ වුවහොත් මගේ (නියෝජ්‍ය ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව)

(திரு. எஸ். கே. பியதாசு — கிராமிய தொழில்நுறை அபிவிருத்திப் பிரதி அமைச்சர்)

(Mr. S. K. Piyadasa—Deputy Minister of Rural Industrial Development)

The Answer to this Question is a long one. I am tabling the Answer. \*

\*සහමුද්‍යය මත තවත් ලද පිළිතුර :

சமர்ப்பித்தில் வைக்கப்பட்ட விடை:

Answer tabled:

(a) Yes.

- (b) (i) Please see column 2 of schedule attached.
- (ii) Please see column 3 of schedule attached.
- (iii) Please see column 4 of schedule attached.
- (iv) Please see column 5 of schedule attached.
- (v) Please see column 6 of schedule attached.
- (vi) Please see column 7 of schedule attached.
- (vii) No agreements have been signed in the case of either loans or aid.
- (viii) Not applicable in the case of aid given. Loan granted to Dairy Development Foundation has been repaid.

(c) Not applicable.

SCHEDULE

1	2	3	4	5	6	7	8
Name of Dept/ Corporation/Board granting Loans/aid	Dates on which loans/aid were given and the amounts	Institutions to which loans/aid were given	Purpose of loans/aid	Date on which loans/aid were asked for	Name & Post of persons who recommended loans/aid	Heads of the Institutions which received loans/aid	Whether loans/aid have been repaid
National Livestock Development Board	82.02.19 – 45,000	Dept. of Animal Production & Health	To produce 500,000 doses of vaccine for control of Haemorrhage Septicaemia in A' Pura, Polonnaruwa and Kurunegala Districts	82.02.27	Secretary Rural Industrial Development	Dr. S. B. Danapala Director, Animal Production & Health	Not applicable
National Livestock Development Board	82.11.08 – 100,000	Ministry of Fisheries	To extend Paoultry/Duck/Fish integrated farming projects in rural areas by the Ministry of Fisheries	82.08.22	Secretary Rural Industrial Development	Mr. Anura Weeraratne, Secretary, Ministry of Fisheries	do.
Dept. of Animal Production & Health	81.12.02 – 50,000 82.07.06 – 100,000 83.01.31 – 100,000 84.06.14 – 295,000 85.06.21 – 225,000	National Livestock Development Board	To develop pasture lands. Funds are provided annually for this purpose	Not Applicable	Hon. Minister	Chairman, National Livestock Development Board	do.
Dept. of Animal Production & Health	83.09.21 – 100,000 83.12.01 – 140,000 84.06.27 – 140,000 85.06.21 – 65,000	Coconut Cultivation Board	To develop pasture lands. Funds are provided annually for this purpose	Not Applicable	Hon. Minister	Chairman, Coconut Cultivation Board	do.
National Milk Board	84.10.03 – 250,000 84.10.05 – 100,000 84.10.17 – 150,000 85.01.10 – 500,000 85.05.30 – 250,000	Dairy Development Foundation	To commence preliminary work in regard to the Dairy Development Project 11 funded by the World Bank	84.10.02 & 85.01.09	Hon. Minister	Dr. Leslie Herath, Chairman, Dairy Development Foundation	Yes

நியோகக் கட்டுப்பாட்டி  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Question No. 2.

2. பி. பி. சேனாநாயகர் (நியோகக் கட்டுப்பாட்டி)  
(திரு. ஜி. எம். பிரேமசந்திரா — கடற்கொழிவு பிரதி அமைச்சர்)  
(Mr. G. M. Premachandra—Deputy Minister of Fisheries)

மாணவக் கட்டுப்பாட்டி

சுமையாக ஏதாவது ஒன்றைக் கீழ்க்கண்ட நியோகக் கட்டுப்பாட்டி  
வினாவுக்கு விடவில்லை. சமர்ப்பிக்கக் கூடாது.  
Question ordered to stand down.

ரூபாய் 2,00,000 : நிதி அமைச்சர்

அரசு பெருந்தொட்டக் கூட்டுத்தாபனம் : வழக்கறிஞர்

STATE PLANTATIONS CORPORATION : LAWYERS

321/85

3. பி. பி. சேனாநாயகர் (நியோகக் கட்டுப்பாட்டி)  
(ஜனாப் எம். ஹலீம் இலாக் — கொழும்பு மத்தி மூன்றாம் அங்கத்தவர்)  
(Mr. M. Haleem Ishak—Third Colombo Central)

நியோகக் கட்டுப்பாட்டி ரூபாய் 2,00,000 : நிதி அமைச்சர்

(அ) 1982 சனவரி 1 முதல் 1985 ஏப்ரல் 30 வரையில் காலியா  
கூட்டுத்தாபனம் மூலம் ரூபாய் 2,00,000 : நிதி அமைச்சர்  
நிதி அமைச்சர் கட்டுப்பாட்டி?

(ஆ) மேல்கண்ட (அ) கட்டுப்பாட்டி மூலம் ரூபாய் 2,00,000 : நிதி அமைச்சர்  
நிதி அமைச்சர் 1982 சனவரி 1 முதல் 1985 ஏப்ரல் 30 வரையில்  
காலியா கட்டுப்பாட்டி மூலம் ரூபாய் 2,00,000 : நிதி அமைச்சர்

அரசு பெருந்தொட்டக் பிரதி அமைச்சர் கேட்ட வினா :

(அ) 1982 ஜனவரி 1 ஆம் தேதி தொடக்கம் 1985 ஏப்ரல் 30 ஆம்  
தேதிவரையான காலியா காலியா அரசு பெருந்தொட்டக்  
கூட்டுத்தாபனத்தின் சட்ட வேலைக்காக அமர்த்தப்பட்ட வழக்கறிஞர்  
கட்டுப்பாட்டி யார் ?

(ஆ) 'அ' வினாவுக்கான விடையில் சொல்லப்பட்ட ஒவ்வொரு  
வழக்கறிஞருக்கும் 1982 ஜனவரி 1 ஆம் தேதி தொடக்கம்  
1985 ஏப்ரல் 30 ஆம் தேதிவரையிலான காலியா காலியா  
கட்டுப்பாட்டி கட்டுப்பாட்டி என்ன ?

asked the Deputy Minister of State Plantations :

(a) Who are the lawyers engaged by the State Plantations Corporation for legal work during the period 1st January, 1982 to 30th April, 1985 ?

(b) What are the fees paid to each lawyer referred to in the answer to (a) above during the period 1st January, 1982 to 30th April 1985 ?

பி. பி. சேனாநாயகர் (நியோகக் கட்டுப்பாட்டி)

(திரு. வீ. எல். விஜேமான் — அரசு பெருந்தொட்டக் பிரதி அமைச்சர்)

(Mr. V. L. Wijemanne – Deputy Minister of State Plantations)

The Answer to this Question is a long one. I am tabling the Answer.

மாணவக் கட்டுப்பாட்டி  
(திரு. சரத் முத்தேவகம்)  
(Mr. Sarath Muttetuwegama)

Will the hon. Deputy Minister please read the Answer.

பி. பி. சேனாநாயகர் (நியோகக் கட்டுப்பாட்டி)  
(திரு. வீ. எல். விஜேமான்)  
(Mr. V. L. Wijemanne)

There is a long list here.

மாணவக் கட்டுப்பாட்டி  
(திரு. சரத் முத்தேவகம்)  
(Mr. Sarath Muttetuwegama)

You get only figures there. The hon. Deputy Minister can read those figures.

பி. பி. சேனாநாயகர் (நியோகக் கட்டுப்பாட்டி)  
(திரு. வீ. எல். விஜேமான்)  
(Mr. V. L. Wijemanne)

I can give you the totals.

மாணவக் கட்டுப்பாட்டி  
(திரு. சரத் முத்தேவகம்)  
(Mr. Sarath Muttetuwegama)

We would like to know the amounts drawn.

மாணவக் கட்டுப்பாட்டி  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Who has drawn the highest amount ?

பி. பி. சேனாநாயகர் (நியோகக் கட்டுப்பாட்டி)  
(திரு. வீ. எல். விஜேமான்)  
(Mr. V. L. Wijemanne)

One Mr. George Candappa.

மாணவக் கட்டுப்பாட்டி  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

What is the amount ?

பி. பி. சேனாநாயகர் (நியோகக் கட்டுப்பாட்டி)  
(திரு. வீ. எல். விஜேமான்)  
(Mr. V. L. Wijemanne)

The amount is Rs. 310,275.00.

மாணவக் கட்டுப்பாட்டி  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Is the hon. Deputy Minister aware that Mr. George Candappa is also a director of another corporation? Will he look into the question as to whether these directors of corporations who are also legal advisors can obtain these massive amounts of money from the same corporations.

பி. பி. சேனாநாயகர் (நியோகக் கட்டுப்பாட்டி)  
(திரு. வீ. எல். விஜேமான்)  
(Mr. V. L. Wijemanne)

It is during the years 1982 and 1985 ?

නියෝජ්‍ය නිවාතයකරු  
(ගිරිතිස් ප්‍රාධාන කාරුණිකයා)  
(Mr. Deputy Speaker)

The hon. Deputy Minister has been asked only to look into the matter.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ශ්‍රී ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. Lakshman Jayakody)

Directors of corporations can draw certain amounts of money by way of salary. But this is another form of giving more money into their pockets. Will the hon. Deputy Minister look into this matter?

වී. එල්. විජේමාන මහතා  
(ශ්‍රී ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. V. L. Wijemanne)

Yes.

\*සමස්ත මත තවම ලද පිළිතුර :  
ආයතනවලින් වැඩිම මුදලක්  
Answer tabled:

(a) Details attached.

(b) Details attached.

S.L.S.P.C. BOARD I

Name of Lawyer	Amount Rs. c.
1. Mr. R. L. Perera	123,207.50
2. Mrs. S. M. D. Kamaragoda	70,146.14
3. Mr. R. C. Karunakaran	26,773.50
4. Mr. T. Satchithanadan	21,097.00
5. Mr. A. S. Nicholas	14,060.00
6. Mr. R. R. Sivalingam	7,765.00
7. Mr. Lal Wijenayake	5,000.00
8. Mr. F. W. Rajapaksha	4,640.00
9. Mr. Tissa Wijeratne	4,500.00
10. Mrs. Damayanthi Fernando	4,205.00
11. Mr. Wilfred Silva	2,743.50
12. Mr. N. S. C. Alagamuthu	2,675.00
13. Mr. A. O. R. Fernando	1,440.00
14. Mr. R. M. Wijetunge	1,100.00
15. Mr. S. B. Wijeratne	630.00
16. Mr. Misso and Wimalasena	420.00
17. Mr. V. Somanathan	247.50
18. Mr. H. Fernando	148.00
Total	290,798.14

S.L.S.P.C. BOARD II

Name of Lawyer	Amount Rs. c.
1. Mr. A. S. Nicholas	152,683.90
2. Mr. Daya Perera	105,437.00
3. Mr. H. N. D. Abeywardene	110,326.07
4. Mr. E. Rajapakse	93,059.25
5. Mr. E. S. Rajapakse	39,360.00
6. Mr. Ameen	31,697.50
7. Mr. E. Perera	30,000.00
8. Mr. G. Gunasekera	28,675.00
9. Mr. T. Sri Pathmanathan	22,414.00
10. Mr. V. Vijayasunderam	20,750.00
11. Mr. M. R. A. Ratwatte	12,735.00
12. Mrs. T. N. Herath	8,600.00
13. Mr. G. K. Liyanage	7,140.00
14. Mr. U. N. Perera	5,106.66
15. Mr. S. H. Abeysekera	4,775.00
16. Mr. P. Naulashwaran	4,725.00
17. Mr. R. L. Perera	4,095.00
18. Mr. M. Pathmanathan	3,360.00
19. Mr. H. L. De Silva	3,150.00
20. Mr. V. N. Perera	2,730.00
21. Mr. T. B. Weerakoon	2,700.00
22. Mr. E. M. Fernando	1,575.00
23. Mr. A. P. Kanapathypillai	1,600.00
24. Mr. W. Udayaratne	1,500.00
25. Mr. W. D. J. Seneviratne	1,260.00
26. Mr. M. N. Gunawardene	1,260.00
27. Mr. A. Rajapakse	1,000.00
28. Mrs. M. C. J. Peiris	800.00
29. Mr. Aquinas Fernando	420.00
30. Mr. M. P. Premaratne	250.00
31. Mr. M. Costa	125.00
32. Mr. S. Selladurai	105.00
33. Mr. A. L. M. Junideen	97.50
Total	703,511.88

LEGAL FEES AND RETENTION OF LAWYERS FROM  
01/01/1982 TO 30/04/1985 S.L.S.P.C.  
HEAD OFFICE

Name of Lawyer	Amount Rs. c.
1. Mr. George Candappa	310,275.00
2. Mr. S. Yogaratnam	149,450.00
3. Mr. N. W. Zanoon	100,102.50
4. Mr. U. D. M. Abeysekera	78,475.00
5. Mr. S. L. Gunasekera	77,175.00
6. Mr. Vernon Wijetunge	76,125.00
7. Mr. M. A. Bastianz	55,583.00
8. Mr. Perera and Abeynayake	55,153.00
9. Mr. P. Somatilakam	42,648.00
10. Mr. Shirley M. Fernando	80,062.00
11. Mr. B. T. Eliyathamby	38,477.50
12. Mr. P. Navaratnaraja	35,700.00
13. Mr. A. S. Nicholas	25,544.50
14. Mr. I. S. De Silva	19,162.50
15. Mr. T. B. Weerakoon	18,895.00
16. Mr. Nihal K. M. Perera	16,745.00
17. Mr. Varuna Basnayake	11,287.50
18. Mr. Rada Dep	9,450.00
19. Mr. Ronald Perera	8,417.50
20. Mr. W. G. Deen	8,400.00
21. Mr. Crosette Tambiah	6,300.00
22. Mr. Rupert Samarasekera	1,650.00
23. Mr. F. F. Sethukarler	4,725.00
24. Mr. Palitha Wansundara	3,655.00
25. Mr. Herman J. C. Perera	2,160.00
26. Mr. C. L. Weerakody	2,571.00
27. Mr. D. Halangoda	1,050.00
28. Miss Geraldene Ratnayake	1,050.00
Total	1,240,289.00

S.L.S.P.C. BOARD III

Name of Lawyer	Amount Rs. c.
1. Mr. Manilal Fernando	241,528.00
2. Mr. Susantha Jayasinghe	41,427.00
3. Mr. R. L. Jayasuriya	22,950.00
4. Mr. A. Ladduwahetti	12,000.00
5. Mr. Lyn Weerasekera	10,500.00
6. Mr. G. S. Marapana	7,000.00
7. Mr. A. S. S. Gunasekera	6,991.50
8. Mr. Tissa Almeda	5,500.00
9. Mr. Palitha Wanasundara	5,210.00
10. Mr. C. L. Weerakkody	5,196.00
11. Mr. Maxwell Paranagama	4,925.00
12. Mr. W. D. D. Weerasinghe	4,000.00
13. Mr. Tissa Wejasinghe	3,537.00
14. Mr. Kinsley Wickramasinghe	3,417.00
15. Mr. W. Tilakaratne	3,295.00
16. Mr. Shelton Gunatilake	2,325.00
17. Mr. Walter Jayaratne	2,025.00
18. Mr. C. L. W. Gunasekera	1,837.50
19. Mr. Lal D. Wijegunawardena	1,630.00
20. Mr. Bandula Jayasinghe	1,545.00
21. Mr. D. M. Dayaratne	1,200.00
22. Mr. D. A. Wijewardena	1,110.00
23. Mr. Tiwanka Wickremasinghe	1,050.00
24. Mr. K. P. D. Silva	1,050.00
25. Mr. A. D. Francis	1,000.00
26. Mr. John Wijesinghe	910.00
27. Mr. W. A. Bostansy	787.50
28. Mr. Vernon Basnayake	731.00
29. Mr. S. S. K. Wijewickrama	500.00
30. Mr. K. G. Perera	440.00
31. Mr. L. I. de Silva	420.00
32. Mr. Indra Perera	400.00
33. Mr. Kinsly Fernando	150.00
34. Mr. G. Liyanage	100.00
<b>Total</b>	<b>396,687.50</b>

S.L.S.P.C. BOARD IV

Name of Lawyer	Amount Rs. c.
1. Mr. T. W. Panditha	1,35,041.70
2. Mr. Daya Perera	37,250.00
3. Mr. S. A. Jayasinghe	26,040.00
4. Mr. M. Siriwardena	15,710.00
5. Mr. E. A. J. W. Serasinghe	13,950.00
6. Mr. G. Prematilleke	13,740.00
7. Mr. H. E. Weerasuriya	12,669.50
8. Mr. C. Dahanayaka	12,500.00
9. Mr. L. B. Gunasekera	6,860.50
10. Mr. C. L. W. Gunasekera	6,017.50
11. Mr. Y. Karunanayake	5,750.00
12. Mr. K. D. Fernando	5,080.00
13. Mr. S. Lekamwasam	4,225.00
14. Mr. W. Abeyuriya	4,000.00
15. Mr. Victor de Silva	3,971.82
16. Mr. S. Samarasinghe	3,195.10
17. Mr. L. R. J. W. Serasinghe	3,000.00
18. Mr. A. D. Wijewardena	2,565.00
19. Mr. P. W. Wanasundera	2,557.50
20. Mr. G. C. Dahanayake	1,750.00
21. Mr. A. P. W. Abeyuriya	1,710.00
22. Mr. K. S. Manamperi	1,552.00

Name of Lawyer

Name of Lawyer	Amount Rs. c.
23. Mr. P. Warusavithana,	1,532.50
24. Mr. M. Wimalaratne	900.00
25. Mr. C. K. Wijegunawardena	825.00
26. Mr. F. C. K. Pathirana	700.00
27. Mr. K. M. Ratnayake	675.00
28. Mr. S. D. K. Weeraman	750.00
29. Mr. T. Dissanayake	600.00
30. Mr. Salam	525.00
31. Mr. V. P. Piyasena	500.00
32. Mr. A. Nanayakkara	400.00
33. Mr. N. S. de Silva	400.00
34. Mr. C. Nanayakkara	380.00
35. Mr. L. Abeyasuriya	320.00
36. Mr. E. Silva	250.00
37. Mr. Janaka Ruwanpura	250.00
38. Mr. H. W. Dassanayake	250.00
39. Mr. S. Jayaweera	225.00
40. Mr. G. K. W. Gunasekera	100.00
41. Mr. Parakkrama Alensu	100.00
42. Mr. L. Vithanachchi	100.00
43. Mr. S. G. Manawadu	100.00
44. Mr. Marrickar	150.00
45. Mr. T. Panditharatna	75.00
46. Mr. B. Gunatilake	60.00
47. Mr. G. P. D. Amarasinghe	50.00

Total 329,353.12

S.L.S.P.C. BOARD V

Name of Lawyer	Amount Rs. c.
01. Mr. Palitha Wanasundra	2,93,351.00
02. Mr. C. L. W. Gunasekera	2,78,841.25
03. Mr. Azuinas Fernando	86,650.00
04. Mr. G. S. Marapona	71,092.50
05. Mr. L. I. de Silva	31,358.79.00
06. Mr. Thivanaka Wickremasinghe	15,750.00
07. Mr. P. Wickramaratne	9,760.00
08. Mr. H. B. Wijegunawardana	7,183.50
09. Mr. M. N. Gunawardena	6,762.00
10. Mr. Sunil Jayasena	6,667.50
11. Mr. R. Walupillai	5,648.15
12. Mr. D. S. Pathabendige	5,460.00
13. Mr. A. S. Nicholas	4,102.50
14. Mr. K. G. Perera	3,628.00
15. Mr. L. C. Seneviratne	2,100.00
16. Mr. S. Wijegunawardana	2,100.00
17. Mr. H. N. D. Abeywardana	1,785.00
18. Mr. S. de J. Seneviratne	1,575.00
19. Mr. R. K. W. Gunasekera	1,400.00
20. Mr. Neal Gunatilake	1,500.00
21. Mr. B. G. Abeyaratne	1,050.00
22. Mr. M. N. Sabamoorthy	750.00
23. Mr. Nihal Wettasingha	600.00
24. Mr. L. Samarakoon	582.50
25. Mr. Nihal de Jacolyn	525.00
26. Mr. W. D. Seneviratne	420.00
27. Mr. Harry Dematagoda	210.00
28. Mr. Gunawardena	100.00
29. Mr. Kapila Abeyaratne	100.00

Total 842,806.69





(b) The land at Kadawedduwa was taken under Section 38 A of the Land Acquisition Act. The compensation payable to owners was deposited with the G. A. Matara. In the case of the land of Panninnana too action was taken under the Land Acquisition Act, but there were objections by owners. Therefore, after a conference with the owners presided by the Government Agent, Matara, an agreement was reached to pay compensation to the owners for loss of each crop while this land was being used by the Corporation, and for payment to the owners an agreed amount for filling the land when it is finally released to the owners. Compensation and filling costs were paid accordingly.

(c) The names and addresses of the owners of these paddy fields are as follows :

**Kadawedduwa**

1. Vitanage Don Nicholas, Medaviyangoda, Yatiyana
2. Hemapala Wijsekera Jayawardena, Kadawedduwa, Yatiyana.
3. K. D. A. Nanayakkara, Ihala Atureliya, Atureliya.
4. E. A. Weerasinghe, Viyangoda Walauwa, Yatiyana.
5. Revd. K. Premaratne, Tumbodhi Vihara, Kadawedduwa, Yatiyana.
6. D. A. Gunaratne, Kadawedduwa, Yatiyana.
7. M. P. Jayatissa, Kadawedduwa, Yatiyana.
8. W. P. Ariyadasa, Kadegedera, Yatiyana.
9. D. H. Sirisena, Liyanagedera, Yatiyana.
10. Chatmen Gunaratne, Meddagewatte, Yatiyana.
11. D. R. Abeysekera, Yatiyana.
12. A. Abeysekera, Yatiyana.
13. D. A. Jatunarachchi, Kadawedduwa, Yatiyana.
14. D. S. Jatunarachchi, Kadawedduwa, Yatiyana.
15. N. M. S. Guneratne, Kadawedduwa, Yatiyana.
16. D. P. Wijesinghe, Kadawedduwa, Yatiyana.
17. L. M. Napoleon, Meegahaella, Yatiyana.
18. P. A. Gunaratne, Yatiyana.
19. N. P. G. Juwanis, Yatiyana.
20. B. P. Abeysekera, Yatiyana.
21. K. A. Jandiris, Beligalla, Yatiyana.
22. D. J. Ranaweera, 96, McCarthy Road, Colombo 7.
23. D. M. Weerasinghe, Veyangoda, Yatiyana.
24. N. P. G. Jandiris, Kadawedduwa, Yatiyana.
25. A. D. D. de Silva, Wijetongoda, Yatiyana.
26. W. G. Diyonis, Kadawedduwa, Yatiyana.
27. M. W. Jayawardena, Kadawedduwa, Yatiyana.

**Panninnana**

1. D. P. Abeysondera, 'Shanti', Kadawedduwa, Yatiyana.
2. D. A. Gunaratne, Kadawedduwa, Yatiyana.
3. N. P. G. Jandiris, Kadawedduwa, Yatiyana.
4. I. P. A. Weerasinghe, 42/2, Sirimangala Road, Walpola, Matara.
5. D. M. Weerasinghe, Kadawedduwa, Yatiyana.
6. D. J. Ranaweera, Yatiyana.
7. N. G. P. Jinadasa, Kadawedduwa, Yatiyana.
8. D. P. Abeysirwardena, Kadawedduwa, Yatiyana.
9. M. P. G. Karunatilake, Kadawedduwa, Yatiyana.
10. K. P. Samuel, Medaviyangoda, Yatiyana.
11. D. M. Jatunarachchi, Kadawedduwa, Yatiyana.
12. Chief Priest, Dikwella Vihara, Matara.

(d) As the transactions were with the owners, no records have been kept of tenant cultivators.

(e) The full compensation payable to owners of the lands of Kadawedduwa has been deposited with Government Agent, Matara. In the case of lands at Panninnana, the owners are paid compensation for loss of cultivation, and thereafter the cost for filling as agreed at the conference with Government Agent, Matara.

(f) Does not arise.

(g) They remain water-filled pits till they are filled by the respective owners who are paid for this filling.

(h) They could become a threat to community life, if the pits are not filled by the owners.

(i) No. On the agreement with the owners, they are paid for the filling.

(j) Does not arise.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)  
Question No. 7.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

I ask for two weeks, time to answer.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினாவுக்கு தினத்திற் சமர்ப்பிக்கக் கட்டணமிடப்பட்டது.  
Question ordered to stand down.

සිරිගිරි බිතු සිතුවම් විරූප කිරීම : පරීක්ෂණ වාර්තා

சிகிரிய ஓவியங்கள் : அலங்கோலப் படுத்தியது பற்றிய விசாரணை அறிக்கை  
SIGIRIYA FRESCOES DISFIGURATION : INQUIRY REPORT

437/85

8. රිචඩ් පතිරාණ මහතා (දිනේෂ ගුණවර්ධන මහතා - මහරගම - වෙනුවට)

(திரு. ரிச்சட் பத்திராணா - திரு. தினேஷ் குணவர்த்தனா - மஹரகம - சார்பாக)

(Mr. Richard Pathirana - on behalf of Mr. Dinesh Gunawardene - Maharagama)

සංස්කෘතික කටයුතු ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) 1967 දී ඒකපුද්ගල කමිටුවක් වශයෙන් ක්‍රියා කරමින් එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කළ වර්ණසූරිය මහතා විසින් 1971 මක්කෝබර්නිදී විශ්‍රාම ලත් මහාභාරකාර එච්. සමරනාසක මහතාගේ සහාපතිත්වයෙන් පත් කළ සිරිගිරි බිතුසිතුවම් විනාශ කිරීම සම්බන්ධ පරීක්ෂණ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තා එතුමා සහායක කරනවාද ?

(ආ) එම කමිටු මගින් කිසියම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හෝ සේවකයෙකු සිරිගිරි බිතුසිතුවම් විරූප කිරීමට වග කිවයුතු යැයි පෙන්වා දී තිබේදී එතුමා සඳහන් කරනවාද ?

(ඇ) වර්ණසූරිය වාර්තාවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තම වගකීම් නිසි පරිදි ඉටුකර නොමැති හෙයින් ඔහු සිරිගිරි බිතුසිතුවම් විරූප කිරීමට සම්බන්ධ යැයි සැකකොට තිබේ යැයි සඳහන්කොට තිබේදී එතුමා සඳහන් කරනවාද ?

(ඈ) එම නිලධාරියා පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වා ඇත්දී එතුමා සඳහන් කරනවාද ?

(ඉ) ඔහු විරූද්ධව විනයානුකූලව ක්‍රියාකොට තිබේදී එතුමා සඳහන් කරනවාද ?

(ඊ) නො එසේ නම්, ඒ මන්ද ?

கலாசார அலுவல்கள் அமைச்சரைக் கேட்ட வினா :

- (அ) 1967 இல் தனிநபர் குழுவாகச் செயலாற்றிய, அப்போதைய கல்விப் பணிப்பாளர் தலைமையதிபதியாகப் பணிபுரிந்த திரு. வர்ணசூரியவினாலும், 1971 ஒக்ரோபரில் இளைப்பாறிய பொது நம்பிக்கைப் பொறுப்பாளர் திரு. எச். சமரநாயக்கவின் தலைமையில் நியமிக்கப்பட்ட சிகிரியா ஓவியங்களை ஆராய்ந்தறிவதற்கான விசாரணைக் குழுவினாலும் சமர்ப்பிக்கப்பட்ட அறிக்கைகளை அவர் சமர்ப்பிப்பாரா ?
- (ஆ) தொல்பொருள் ஆராய்ச்சித் திணைக்களத்தின் உத்தியோகத்த ரொருவர் அல்லது ஊழியரொருவர் சிகிரியா ஓவியங்களை அலங்கோலப்படுத்தியமைக்குப் பொறுப்பானவரென இக் குழுக்களினால் சுட்டிக்காட்டப்பட்டுள்ளதா என்பதை அவர் அறிவாரா ?
- (இ) தொல்பொருள் ஆராய்ச்சித் திணைக்களத்தின் உத்தியோகத்த ரொருவர் தமது கடமையைச் சரிவர நிறைவேற்றாமையினால் இவர் சிகிரியா ஓவியங்களை அலங்கோலப்படுத்தியதில் தொடர்புள்ளவரென சந்தேகம் கொள்ளப்பட்டுள்ளதாக வர்ணசூரிய அறிக்கையில் குறிப்பிடப்பட்டுள்ளதாவென அவர் கூறுவாரா ?
- (ஈ) இவ்வத்தியோகத்தர் தொடர்பாக மேலும் விசாரணை நடத்தப்பட்டுள்ளதா என்பதை அவர் குறிப்பிடுவாரா ?
- (உ) இவருக்கு எதிராக ஒழுக்காற்று நடவடிக்கை மேற்கொள்ளப்பட்டதா என்பதை அவர் குறிப்பிடுவாரா ?
- (ஊ) இன்றேல், ஏன் ?

asked the Minister of Cultural Affairs,—

- (a) Will he table the reports submitted by the Committee of inquiry appointed to inquire into the disfiguring of the Sigiriya Frescoes under the Chairmanship of Mr. H. Samaranayake, Public Trustee who retired in October 1971, and of Mr. Warnasuriya a former Director-General of Education, who functioned as a One Man Committee in 1967 ?
- (b) Will he state whether it has been pointed out by those Committees that an officer or an employee of the Department of Archaeology is responsible for the disfiguring of the Srigiriya Frescoes ?
- (c) Will he state whether it has been mentioned in the Warnasuriya report that an officer of the Department of Archaeology has been suspected of being involved in the disfiguring of the Sigiriya Frescoes, by not discharging his duties properly ?
- (d) Will he state whether further inquiries were held against that officer ?
- (e) Will he state whether disciplinary action was taken against him ?
- (f) If not, why ?

சீ. பி. லி. ஹுரூல்லை மஹா (மக்களவைக் கமிட்டி அங்கத்தினர்)  
 (திரு. ஈ. எல். பி. ஹுரூல்லை — கலாசார அலுவல்கள் அமைச்சர்)  
 (Mr. E. L. B. Hurulle—Minister of Cultural Affairs)

- (a) The report submitted by the Committee chaired by Mr. H. Samaranayake is tabled\*. No report is available in this Ministry as the Warnasuriya

Report might be with the Ministry of Education which was in charge of Cultural Affairs up to mid 1970. Inquiries have been made from the Ministry of Education.

- (b) Samaranayake Report does not hold anyone in the Archaeology Department responsible.
- (c) Does not arise.
- (d) Does not arise.
- (e) Does not arise.
- (f) Does not arise.

**ஈயார் இடீடர் : லகூலேலெ ஓலிவ் கிரீம்**

உணவு முத்திரைகள் : சுற்று நிருபத்தை வாயஸ் பெறுதல்  
 FOOD STAMPS : WITHDRAWAL OF CIRCULAR

ஈயார் லெலி. டஹாயக மஹா (யாடீ)  
 (கலாநிதி டபிள்யூ. தஹநாயக்க — கலி)  
 (Dr. W. Dahanayake—Galle)

யர் கியேர்ஸ் கலாயகவலும, மனே நலித் திலென மெல யேர்நலி லெ கலீ டுந்னே 1983 டுலி மலயேடீடி. டுந் டுபுரீடூ டேகவலு மல வுநகத் மன லி திலெநலி. மெனெத் லிந வுரூ மெ லீ யேர்நலி ஓடீரீபத் கர்நந டுலீலலி டூலுனே நயூ. வலுந் மீ லககடீ ஈயார் இடீடர் கிவல கிரீமே ஈடயமே மெலெ ரகய லிபித் —

லியேர்ஸ் கலாயகவலும  
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)  
 (Mr. Deputy Speaker)

Are you moving the Motion ?

லகூலெத் லகலெலி மஹா  
 (திரு. லகூலெ ஜயககொடி)  
 (Mr. Lakshman Jayakody)

He must first more it and then speak.

ஈயார் லெலி. டஹாயக மஹா  
 (கலாநிதி டபிள்யூ. தஹநாயக்க)  
 (Dr. W. Dahanayake)

Yes, Sir, I am moving it.

மனே இலீ யேர்நலி மெகலி :

\* டுரீனெத் ஈயார் இடீடர் கிவல கிரீம வலநமே கெரெந லகூலேலெ ஓலிவ் கிரீம மல டுலு யலி டு டுபுலே-ஈடயமே டுடயமே மல ஈயார் இடீடர் டூலிமெ கிரீமே லெலெ கலீர னே டுபுலகமெ மலகூ டுலீலலி கலீரீ லகூலெ கலு டுலு யலி டு ஈயார் இடீடர் டூலிமெ டுடயமே டுபுலக மலகூ ஈடயமே லிமல டூ. 300 மல டூ. 500 லெ டுலு யலி டு மெல லாடீலெந்லு டுடயமே கர்லி.

டுந் மல லெலுமேரேந்லு லெலெலி மீ யேர்நலி திலென டூ. 300 டுலு டூ. 500 மல டுடயமே டுடயமே டுலீலெலி டூ. 500 டுலு டூ. 700 கர்நந. லீ டுடயமே மல மீ மல டுலுமே டுலீலெலி டுலீலெலி. லீ டுலீ லெலெ டுலு மல லீ யேர்நலி ஓடீரீபத் கர்நந கலுமலி.

\* டுடயமேலெலெ டுலு டுடயமே.  
 டுடயமேலெலெ டுலு டுடயமே.  
 Placed in the Library.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please! Are you amending the Motion? In that case the amended Motion has to be moved and seconded.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)  
(Dr. W. Dahanayake)

I move the amendment, Sir.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

What is the amendment?

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)  
(Dr. W. Dahanayake)

The amendment is that the monthly income limit be increased to Rs. 700.

එනකොට මම ඒ යෝජනාව සංශෝධිත පරිදි මෙසේ ඉදිරිපත් කරනවා :  
"අප්‍රේමේ ආහාර මුද්දර නිකුත් කිරීම තහනම් කෙරෙන වකුලේඛය ඉවත්කර ගත යුතු යයි ද පවුලේ ආදායමේ පදනම මත ආහාර මුද්දර ලැබීමට හිමිකම් ලබන කවර හෝ පවුලකට මිනිම අවස්ථාවකදී ඒවා නිකුත් කළ යුතු යයි ද ආහාර මුද්දර ලැබීම සඳහා පවුලක මාසික ආදායම් සීමාව රු. 500 නොව රු. 700 විය යුතු යයි ද මෙම පාර්ලිමේන්තුව අදහස් කරයි."

රිචඩ් පතිරණ මහතා (අක්මේමන)  
(திரு. ரிச்சட் பத்திரன — அக்மீமன)  
(Mr. Richard Pathirana-Akmeemana)

ගරු නියෝජ්‍ය කථානායකතුමා.—

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Have you finished?

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)  
(Dr. W. Dahanayake)

No, Sir, I have not finished. I am waiting for you.

ඒ ගැන මම කථා කරන්න කැමතියි.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

The amended Motion must be seconded.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

I second the Motion as amended. But I will also do one thing. In my speech I will suggest a further amendment.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

You may do it, but do not inform me earlier.

රිචඩ් පතිරණ මහතා  
(திரு. ரிச்சட் பத்திரன)  
(Mr. Richard Pathirana)

ගරු කථානායකතුමා.—

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Have you finished?

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)  
(Dr. W. Dahanayake)

No, Sir, I have not finished.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Now he is speaking on the amended Motion. You all are behaving like school-boys!

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)  
(Dr. W. Dahanayake)

I thank the House for allowing me to amend the Motion.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මෙම යෝජනාව ඉල්ලා අස්කර ගන්නය කියා සමහර මන්ත්‍රීවරුන් මගෙන් ඉල්ලුවා. මන්ද දැන් රජය එක්තරා වැඩපිළිවෙලක් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරගෙන යන නිසයි.

සරත් මුත්තේට්ටුවෙගම මහතා  
(திரு. சரத் முத்தெட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

කවුද එසේ ඉල්ලා සිටි මන්ත්‍රීවරු? මේක ඉල්ලා අස්කර ගන්න තමයි තමුන්නන්සේව සහායක කර ඊසේ කමිටුවක් පත් කෙලේ.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)  
(Dr. W. Dahanayake)

තමුත් මම ඉල්ලා අස්කර ගන්නෙ නැත්තෙ—

සරත් මුත්තේට්ටුවෙගම මහතා  
(திரு. சரத் முத்தெட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

බොහොම තොදයි.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)  
(Dr. W. Dahanayake)

මම ඉල්ලා අස්කර ගන්නෙ නැත්තෙ රු. 700, 500 ප්‍රශ්නට වඩා ඉතා වැදගත් මූලික ප්‍රතිපත්තියක් මේ යෝජනාවේ ගැබ් වී තිබෙන නිසයි. ඒ මූලික ප්‍රතිපත්තිය ගැන සාකච්ඡා කිරීමට සහ තීන්දුවකට බැසීමට මෙම සභාවට අවස්ථාවක් සලසන්න මම කැමතියි. මෙහි තිබෙන මූලික ප්‍රතිපත්තිය මෙන්න මේකයි.

දැනට අවුරුදු 5කට පෙර ආහාර මුද්දර සම්බන්ධ වකුලේඛයක් නිකුත් කළා. එම වකුලේඛය නිකුත් කළ දින සිට අර්ථ ආහාර මුද්දර පිළියෙල කිරීමත් නිකුත් කිරීමත් තහනම් කර, ආහාර මුද්දර එතෙක් ලබමින් සිටි යම් කෙනෙකුගේ ආහාර මුද්දර අවලංගු කලා නම් මොන කරුණක් ඉදිරිපත් කළත් නැවත කවදවත් කොදෙක පිළිවෙලක් ක්‍රියාත්මක වුණි.

මම ඒ වක්‍රලේඛයට විරුද්ධව වචන ස්වල්පයක් කියන්නට කැමතියි. වක්‍රලේඛ නිකුත් කරන්න පුළුවන් වූණේ අමාත්‍යවරයා වක්‍රලේඛ නිකුත් කිරීම වැරදියි. ආහාර මුද්දර නිකුත් කරන්නේ මනුෂ්‍යයාගේ ආහාරය ගැන, මනුෂ්‍යයාගේ ජීවිතයත් මරණයත් අතර තිබෙන ඉතාම වැදගත් ප්‍රශ්නය ගැන. එවැනි දෙකේ වහාම තහනමක් ගෙන ඒම වැරදියි. ඒ වක්‍රලේඛ අනුට දැනට අවුරුදු පහකට පෙර තිබුණු ආහාර මුද්දර ප්‍රමාණය ක්‍රමයක්කුමයෙන් අඩු වී ගිය නිසා අද දවසේ ඉතිරිව තිබෙන්නේ ඉතාම විකෘති. ඒවාගේම ඒ වක්‍රලේඛ නිකුත් කළ දිනයේ සිට අළුතෙන් උපන් ළදරුවකුටත් ආහාර මුද්දර නිකුත් කළේ නැහැ. එතකොට ඒ වක්‍රලේඛයට කියන්න පුළුවන් "Massacre of the innocents!" කියා එකම ළදරුවකුටත්—

සරත් මුත්තේට්ටුවෙගම මහතා  
(කී.රු. ජාත් ප්‍රතිපත්තිය)  
(Mr. Sarath Muttetuwegama)

Who is massacring the innocents ?

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(කොළඹිති උපාධ්‍ය, ත්‍යාගායකයා)  
(Dr. W. Dahanayake)

You can answer that question yourself, hon. Member.

සරත් මුත්තේට්ටුවෙගම මහතා  
(කී.රු. ජාත් ප්‍රතිපත්තිය)  
(Mr. Sarath Muttetuwegama)

I can answer it, but I would like an answer from you.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(කොළඹිති උපාධ්‍ය, ත්‍යාගායකයා)  
(Dr. W. Dahanayake)

I do not wish to answer questions but I wish to make out a case for my Motion. That is all I intend to do.

ආහාර මුද්දර නිකුත් කිරීම තහනම් කිරීමෙන් ඇති වන හානිවලට මොකක්ද? රුපියල් තුන්සියයක මාසික පඩියක් ලැබෙන කෙනෙකුගේ ඒ පඩිය අඩු වුණ නම්, එසේ නැත්නම් ඒ නැතැත්තා විශ්‍රාම ලබා ගන්නා නම්, එසේ නැත්නම් ඒ නැතැත්තා මැරුණ නම් ඒ පවුලට කිසිම ආදායමක් නැතිව යනවා. ඒත් ඒ අයට ආහාර මුද්දර නිකුත් කරන්නේ නැහැ. ඒ වක්‍රලේඛය අමාත්‍යවරයා වක්‍රලේඛයක්යයි මම කීවේ ඒ නිසයි.

තමුත් ඒ අමාත්‍යවරයා වක්‍රලේඛය අස්කරමින් තවත් විධියකට ඒ කාරණයට ක්‍රියාවේ යොදවන්නට අදහස් කර තිබෙන බව අපට පෙනෙනවා. ඒක පෙනෙන්නේ ආහාර දෙපාර්තමේන්තුව අළුතෙන් කරන දෙයක් නිසා නොවෙයි. අළුතෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව නිකුත් කළ වක්‍රලේඛයක් නිසයි. ඒ වක්‍රලේඛයේ කියා තිබෙනවා, ආහාර මුද්දර දිය යතු අයගේ ආදායම් සීමාව රුපියල් හත්සියය දක්වා වැඩි කරනවාය කියා. ඒවාගේම එහි කියා තිබෙනවා මේ සඳහා යන වියදම අනුච්ඡ මට්ටමට වඩා වැඩි කරන්න බැරිය කියා. වක්‍රලේඛයකින් එහෙම කරුණක් කියන්නේ මන්ද? උප දිසාපති වරුන්ට උපදෙස් දී තිබෙනවා - උපදෙස් දී නැත්නම් ඒ බව ගරු ඇමතිතුමා මේ ගරු සභාවට දැනුම් දෙනවා ඇති - මේ ආහාර මුද්දර නිකුත් කිරීම අඩුකරන්න කියා. එයින් මොකක්ද හේතුවේ? හැකි පමණ අඩු කරන්න කියන්නේ සුදුසු සියල්ලන්ටම දෙන්න එන, අඩු කරන්න කියන එකයි.

මම කියා තිබෙන මුලික ධර්මය මෙන්න මේකයි. මගේ යෝජනාවේ මම මෙසේ කියා තිබෙනවා. "පවුලේ ආදායමේ පදනම මත ආහාර මුද්දර ලැබීමට හිමිකම් ලබන කවර හෝ පවුලකට ඕනෑම අවස්ථාවකදී ඒවා නිකුත් කළ යුතුයයි. ... අදහස් කරයි" කියා.

ඕනෑම වෙලාවක මේ සඳහා හිමිකම් ලබන කවර පවුලකට හෝ මෙය ලබා දිය යුතුයි. මෙය continuing process එකක්. ආහාර මුද්දර නිකුත් කිරීම නොතවන්න කළ යුතු දෙයක්. ඒ මන්ද, ආහාර මුද්දර නිකුත් කරන්නේ ආදායම් මට්ටම අනුවයි. ආදායම් මට්ටම ඉහළ තහින්න පුළුවන්, පහළ බහින්න පුළුවන්. එම නිසා ආහාර මුද්දර කපන දිනයක් තිබෙනවා නම්, එය සම්පූර්ණයෙන් ඉවත් කරන දිනයක් තිබෙනවා නම් එසේ කිරීම මහජනයාට

කරන අයුක්තියක්. එය උප්පත් ජනතාවට ගහන පහරක්. ඒ නිසයි. මා මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. මගේ සම්පූර්ණ යෝජනාව මේ විධියට මා කියවන්න කැමතියි :

"අළුතෙන් ආහාර මුද්දර නිකුත් කිරීම තහනම් කෙරෙන වක්‍රලේඛය ඉවත්කර ගැනීම, අලුතෙන් ආහාර මුද්දර නිකුත් කිරීම තහනම් කෙරෙන වක්‍රලේඛය ඉවත්කර ගත යුතු යයි ද පවුලේ ආදායමේ පදනම මත ආහාර මුද්දර ලැබීමට හිමිකම් ලබන කවර හෝ පවුලකට ඕනෑම අවස්ථාවකදී ඒවා නිකුත් කළ යුතු යයි ද ආහාර මුද්දර ලැබීම සඳහා පවුලක මාසික ආදායම් සීමාව රු. 500 නොව රු. 700 විය යුතු යයි ද මෙම පාර්ලිමේන්තුව අදහස් කරයි."

මේ ආහාර මුද්දර ගැන කථා කරන විට, අද අපේ රටේ පවතින ජීවන වියදම ගැනත් කථා කරන්න මම කැමතියි. මේ ජීවන වියදම මාසයෙන් මාසයට, සතියෙන් සතියට, දිනෙන් දිනට පුදුම විධියට හහිතවා.

සරත් මුත්තේට්ටුවෙගම මහතා  
(කී.රු. ජාත් ප්‍රතිපත්තිය)  
(Mr. Sarath Muttetuwegama)

පැයෙන් පැයට !

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(කොළඹිති උපාධ්‍ය, ත්‍යාගායකයා)  
(Dr. W. Dahanayake)

ජීවන වියදම පුදුම විධියට හහිතවා. එය අහසටත් ඉහළින් නැග තිබෙනවා. මට මතකයි, මීට අවුරුදු පහකට හයකට පෙර හාල් සේරුව රුපියල් දෙකට, දෙකයි විසිපහකට තිබුණු කාලයේදී ඒ මිල වැඩියි කියා උද්ඝෝෂණයක් තිබුණා. අද හාල් සේරුව රුපියල් හතයි.

සරත් මුත්තේට්ටුවෙගම මහතා  
(කී.රු. ජාත් ප්‍රතිපත්තිය)  
(Mr. Sarath Muttetuwegama)

කවුද ඒක කලේ ?

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(කොළඹිති උපාධ්‍ය, ත්‍යාගායකයා)  
(Dr. W. Dahanayake)

අද හාල් සේරුවක් රුපියල් හතයි.

සරත් මුත්තේට්ටුවෙගම මහතා  
(කී.රු. ජාත් ප්‍රතිපත්තිය)  
(Mr. Sarath Muttetuwegama)

ඒ උද්ඝෝෂණය කළ අය දත් ඇමතිවරුනේ.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(කී.රු. ලක්ෂ්‍යාණ ඉග්‍යාකරයා)  
(Mr. Lakshman Jayakody)

අපේ පළාතේ හාල් සේරුවක් රුපියල් දහයයි.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
(කොළඹිති උපාධ්‍ය, ත්‍යාගායකයා)  
(Dr. W. Dahanayake)

වෙනත ඇති. [බාධා කිරීමක්]

ඉදිරියට එය රුපියල් දහයටත් වැඩි වෙන්න ඉඩ තිබෙනවා, ආණ්ඩුව නිසි විධියට ක්‍රියා කරන්නේ නැත්නම්.

හාල් වෙනුවට පාරිච්චි කිරීමට වෙන මොනවද මහජනයාට තිබෙන්නේ ? පිටි තිබෙනවා. පිටි රාත්තලක මිලත් දැන් වැඩිවී තිබෙනවා. අපේ යොබ්‍රයට අහිතකර පිටි, අද බෙද දෙන්නේ. ප්‍රීමා පිටි අපට දෙන්නේ ඒවායේ තිබෙන මෑන්-නිවුඩ්-සම්පූර්ණයෙන්ම ඉවත් කරලයි. පෝෂ්‍යදායක මෑන් පිට්ටරට පටවලා, සතුන්ට හොඳ කොටස දීලා, අපට දෙන්නේ අපේ යොබ්‍ර තත්ත්වයට අහිතකර පිටියි.

සරත් මුත්තේට්ටුවෙගම මහතා  
(කී.රු. ජාත් ප්‍රතිපත්තිය)  
(Mr. Sarath Muttetuwegama)

කුඩා සිංගප්පූරුවට.

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
(**කොඹුති ධාන්‍ය, තඹුරායක**)  
(**Dr. W. Dahanayake**)

පිටි සකස් කර ගැනීම සඳහා යොදා ගන්නා ධාන්‍ය වල බුද්ධ කරන්නේ තැනිට පිටි සකස් කරනවා නම් හොඳයි. මේවා සමහරෙක් කියන්න අකමැතියි. මම නම් අකමැති වෙන්නේ තැගෑ, ඇත්ත ප්‍රකාශ කරන්න. ලෝකයේ තිබෙන ලොකුම රටේ - රුසියාවේ - සාමාන්‍ය ජනතාවගේ මූලික ආහාරය මොකක්ද? පාන්. මම පොත - පතක් කියවා තිබෙන තිසයි. කියන්නේ, පාන් කියන්නේ තිරිඟු පාන්; wheat bread. ඒ පාන් කර පාටයි. සම්පූර්ණ 'බුන්' සහිත තිරිඟු පාන් සහ ආර්තාපල් තමයි. ඒ අයගේ මූලික ආහාරය. මම හිතන්නේ තැගෑ, යුරෝපයේ කිසිම දියුණු රටක් තමන්ගේ ජනතාවට සුදු පිටිවලින් හඳුනා පාන් දෙනවාය. කියා සකැන්ඩිනේවියානු රටවල් තම ජනතාවට සුදු පිටිවලින් හඳුනා පාන් දෙනවාය කියා. ඒ මොකද කියවෙන්න, සුදු පිටිවලින් හඳුනා පාන් අවුරුදු ගණනාවක් පාවිච්චි කලාම අසතිප ඇති වන බව ඒ අය දන්නා තිසයි.

ඒ නිසා රජයෙන් මම ඉල්ලා සිටිනවා, ජීවන වියදම අඩු කිරීම සඳහා, අපට දෙන පාන් කියම හොඳ පිරිසිදු අර, 'බුන්' පිටි තොකළ තිරිඟු පිටිවලින් හඳුනා පාන් විය යුතුය කියා. ඒ අතරම මම ඉල්ලා සිටිනවා, අපට දෙන හාලුන් හුඟක් 'බුන්' තෙවන් තිවුඩ්ඩි තිබෙන කැකුළු හාල් විය යුතුය කියා.

දැන් අපි හොඳරු වි සිටිනවා, මෝල් හිමියන්ට. ඒ අය මේ හාල් ඇටය පිරිසිදු කරමින් - ඇත්තවශයෙන්ම නම් පිරිසිදු කරනවාය කියන එක වැරදියි. ඒ නිසා අපි කියනවා, ඒ අය මේ හාල් ඇටය අපිරිසිදු කරමින් - අපට දෙනවා, සුදු ඇට. ඒ සුදු හාල්වලින් උසන බත් අවුරුදු ගණනාවක් පාවිච්චි කලාම තමයි, දියවැඩියාව වැනි රෝග ඇති වන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ ඇත්තක් නිසා එහෙම නොවෙයි කියන්න කාටවත් බැහැ. සුදු හාල්, සුදු පිටි, සුදු සීනි කෑමෙන් තමයි, අපේ නරුණු අයත් අසතිප වන්නේ; අකාලයේ මිය යන්නේ.

ජීවන වියදම ගැනත් කල්පනා කර බලා දැනට රුපියල් හතට ඉහළ නැග තිබෙන හාල් වෙනුවට මහජනයාට දෙන්න පුළුවන් වෙන මොනවාදැයි රජය යොමා බලන්න ඕනෑ. දැන් මන්දපෝෂණයත් පැතිරී ගොස් තිබෙනවා, ප්‍රෝටීන් තමැති ද්‍රව්‍ය ඇති ආහාර පාවිච්චි නොකිරීම නිසා. ප්‍රෝටීන් තිබෙන ආහාර පාවිච්චි කිරීම සඳහා වියදම් කරන්න, දුප්පත් ජනතාවට ලැබෙන ආදායම මදි. ඒ නිසා රජයේ යුතුකමක්වී තිබෙනවා, ප්‍රෝටීන් තිබෙන වෙනත් ලාභ ආහාර ජනතාවට සපයා දීම. මෙය ඉතා වැදගත් කාරණාවක්.

මේ විශේෂ කාරණාව සම්බන්ධයෙන් වැදගත් දෙයක් මතක් කරන්න කැමැතියි. වර්තමාන කම්කරු ඇමති ගරු ඩී. පී. ඉමුලාන මැතිතුමා මීට අවුරුදු 15 - 20 කට කලින් ඩිප්ලි සේනානායක අගමැතිතුමාගේ රජයේ කෘෂිකර්ම උප ඇමති වශයෙන් කටයුතු කළ කාලයේදී මූ ඇට නිෂ්පාදනය දියුණු කිරීම සඳහා මූ ඇට වැවීමේ ව්‍යාපාරයක් ගෙන ගියා. මම හිතනවා, මූ ඇට ජනතාවට ඉතාමත් සුදුසු ආහාරයක්ය - කියා. එය මල්පු කිරීම සඳහා තමුන්නාන්දේලාට උපුටා දක්වන්න මම එක්තරා විශේෂඥයකුගේ පොතක් ගෙනැවිත් තිබෙනවා.

**"Medicinal Plants Used in Ceylon" - D. M. A. Jayaweera**

ඒ පොතේ III වැනි කොටසේ - 225 වැනි පිටුවේ - මූ ඇට පිළිබඳව විස්තර කර තිබෙනවා. මූ ඇටවල තිබෙන ද්‍රව්‍ය - 'composition' එක - එහි මේ විධියට සඳහන් කර තිබෙනවා:

**"The seed contains a high percentage of carbohydrates and proteins."**

ඒකෙන් තේරෙනවා මේක හාල් වාගේම සුදුසු ද්‍රව්‍යයක් බව. සුදුසු ආහාරයක් බව. ඒටත් වඩා It contains a fair source of vitamins A and B. Carbohydrates, proteins, vitamins A and B. මම තමුන්නාන්දේලාගෙන් ඉල්ලනවා, වෙනත් ආහාරයක් පෙන්වන්න කියා. ඒ නරම් පෝෂණ ගුණය ඇති. ඒ නරමටම ඉතාමත් අග සම්පූර්ණ පෝෂණයක ආහාරයක් තමයි මූ ඇට. දැන් මූ ඇට වැවීමට උනන්දුවක් නෑ. අපේ රටේ, ඉමුලාන මැතිතුමා සිටි කාලයේදී හැකි තරම් මූ ඇට වැවීමට උදව් දුන්නා.

**සරත් මුත්තෙට්ටුවෙගම මහතා**  
(**ශ්‍රී. ආත් ආත් මුත්තෙට්ටුවෙගම**)  
(**Mr. Sarath Muttetuwegama**)

ඇට ගැන වැඩිය මතක් කරන්න එපා. ඇට අට දේවි.

**මන්ත්‍රීවරයෙක්**  
(**අරුණත්තරා ඉරුමා**)  
(**A Member**)

මීන තරම් දෙනවා නේ? ඇට අටක් දෙනවා නේ?

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
(**කොඹුති ධාන්‍ය, තඹුරායක**)  
(**Dr. W. Dahanayake**)

තමුන්නාන්දේලාට ඉඩ දෙනවා මම කතා කරලා ඉවර වුණොම මේක තරම් වේලාවක් කතා කරන්න.

**මන්ත්‍රීවරයෙක්**  
(**අරුණත්තරා ඉරුමා**)  
(**A Member**)

ගිය ආණ්ඩුව කාලේ කොහේද හිටියේ? ගාල්ලේද?

**එම්. හළිම ඉෂාක් මහතා** (මැද කොදුම් තුන්වන)  
(**ඉහුමා ආම්. හුමේම් ඉලාක් - කොලොම්බො මානේ ආරුණ්ඩම් අරුණත්තරා**)  
(**Mr. M. Haleem Ishak - Third Colombo**)

ඇට ගැන මතක් කරන කොට කලබල වෙනවා.

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
(**කොඹුති ධාන්‍ය, තඹුරායක**)  
(**Dr. W. Dahanayake**)

කොතොම වුණත් මම ඉල්ලා සිටිනවා රජයෙන්, ජීවන වියදම පහත ගෙලීම පිණිස, මූ-ඇට වැවීම ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නය කියා. ඒකයි මගේ ඉල්ලීම. මට පෙන හැටියට ජීවන වියදම ගැන දැන් රජය කිසිම යැලකිල්ලක් නැහැ.

**සරත් මුත්තෙට්ටුවෙගම මහතා**  
(**ශ්‍රී. ආත් ආත් මුත්තෙට්ටුවෙගම**)  
(**Mr. Sarath Muttetuwegama**)

සම්පූර්ණ ඇත්ත.

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
(**කොඹුති ධාන්‍ය, තඹුරායක**)  
(**Dr. W. Dahanayake**)

මම මේ පෙන්නා දුන්නේ ජීවන වියදම අඩු කරන්න පුළුවන් එක මාර්ගයක් ගැනයි. තවත් හුඟක් මාර්ග තිබෙනවා. ජීවන වියදම අඩු කිරීමට. ජීවන වියදම අඩු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. ඒක අනතුරු දමන එක වැරදියි. ජීවන වියදම අඩු කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් රජයට තිබෙන්න ඕනෑ. මේ යෝජනාව යටතේම මම ඉල්ලා සිටිනවා, විධිමත් ක්‍රියාමාර්ගයක් ඇති කරන්න කියා ජීවන වියදම අඩු කිරීමට. ජීවන වියදම අඩුවයි. ආහාර මුද්දර නිකුත් කිරීමේදී නියමිත මට්ටම රුපියල් හත්සියද, රුපියල් පන්සියද, රුපියල් තුන්සියද කියා යොසන්නේ. දැන් රජය පිළිගෙන තිබෙනවා ආහාර මුද්දර නිකුත් කිරීමේ මට්ටම රුපියල් හත්සිය දක්වා වැඩි කිරීමට. තමුන් රජය මේක පිළිගන්න ගමන්ම කියා තිබෙනවා, ආහාර මුද්දර නිකුත් කිරීම සීමා කරන්නය කියා. එම සීමා කිරීම ඉවත් කරන ලෙසට අපි ඉල්ලනවා.

දැන් ගරු සභාවේදී මතක් කලා කාරක සභාවක් පත් කරලා තිබෙනවාය කියා. ඒ කාරක සභාව ලබන අනතුරුවද වැඩ කටයුතු පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී සියළුම ගරු මන්ත්‍රීවරුන්ට ඉඩක් තිබෙනවා තමතමන්ගේ අදහස් එම කාරක සභාව ඉදිරියට ඇවිත් ප්‍රකාශ කරන්න හෝ ලිඛිතව ඉදිරිපත් කරන්න. [බාධා කිරීමක්] ඒ කාරක සභාවේ සභාපති ගැටියට තමයි. මම කියන්නේ. මම සියළුම මන්ත්‍රීවරුන්ට ලිපි මගින් දැන්වනවා, එක්කෝ ලිඛිතව අදහස් ප්‍රකාශ කරන්න, තැන්තම කාරක සභාවට පැමිණිලා සාකච්ඡා දෙන්න කියා.

**සරත් මුත්තෙට්ටුවෙගම මහතා**  
(**ශ්‍රී. ආත් ආත් මුත්තෙට්ටුවෙගම**)  
(**Mr. Sarath Muttetuwegama**)

බලාගෙන තමුන්නාන්දේ අයිත්ත කරවා මතහිත්.

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
 (කොළඹිනි උපාධි, ත්‍යාග්‍යායුක්ත)  
 (Dr. W. Dahanayake)  
 මොනවද ?

**මන්ත්‍රීවරයෙක්**  
 (අරුණකත්තර ඉරුමා)  
 (A Member)  
 බලාගත ඉන්කල්, අයින් කරවිලු.

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
 (කොළඹිනි උපාධි, ත්‍යාග්‍යායුක්ත)  
 (Dr. W. Dahanayake)  
 නෑ, එහෙම ගසක් නෑ. යුතුකම් ඉෂ්ට කරන අයට වැරද්දක් වෙන්නේ නෑ.

**සරත් මුත්තේටුවෙගම මහතා**  
 (තිලු. ජාත් ප්‍රතිපත්ති විද්‍යාඥයා)  
 (Mr. Sarath Muttetuwegama)  
 හය වෙනත් එය.

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
 (කොළඹිනි උපාධි, ත්‍යාග්‍යායුක්ත)  
 (Dr. W. Dahanayake)  
 ගරු නියෝජ්‍ය සභානායකතුමනි, තවත් කාරණයක් තිබෙනවා කියන්න, මේ ආහාර මුද්දර නිකුත් කිරීමට අදාළ එනම්, රැකියාප්‍රශ්න ප්‍රශ්නයයි. ආහාර මුද්දර සම්බන්ධයෙන් නිකුත් කළ වකුලේඛයේ කියා තිබෙනවා, කවද හෝ ආහාර මුද්දර අවලංගු කළ අයට නැවත ආහාර මුද්දර දෙන්නට එපාය කියා. ඒ වකුලේඛයට පෙර නිකුත් කරන්න තිබුණු රක්ෂාවල් ඊට පසුව නැති වුණා. එහෙයින් රක්ෂාවත් නැහැ ; ආහාර මුද්දරත් නැහැ.

**එම්. හැලීම් ඉෂාන් මහතා**  
 (ඉහුරු ආර්. හාමීම් ඉෂාන්)  
 (Mr. M. Haleem Ishak)  
 ඇයි, ඇල්බට් සිල්වා මහත්මයාගේ - ගාල්ලේ හිටපු මන්ත්‍රීතුමාගේ - රක්ෂා ප්‍රශ්නය විසඳා තිබෙන්නේ ?

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
 (කොළඹිනි උපාධි, ත්‍යාග්‍යායුක්ත)  
 (Dr. W. Dahanayake)  
 That argument is completely irrelevant.

**සරත් මුත්තේටුවෙගම මහතා**  
 (තිලු. ජාත් ප්‍රතිපත්ති විද්‍යාඥයා)  
 (Mr. Sarath Muttetuwegama)  
 ඇල්බට් සිල්වා මහත්මයා ආහාර මුද්දරත් ගන්නවාද දන්නේ නැහැ.

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
 (කොළඹිනි උපාධි, ත්‍යාග්‍යායුක්ත)  
 (Dr. W. Dahanayake)  
 ගරු නියෝජ්‍ය සභානායකතුමනි, වුවමනා නැති දේවල් ඉදිරිපත් නොකළොත් - මම විරුද්ධ නැහැ - ඉක්මනට සාකච්ඡාව අවසන් කරන්නට පුළුවන් වේ. අන්ත ඒ නිසා මම ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලනවා -

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
 (තිලු. ලක්ෂ්මන් ජයකොඩි)  
 (Mr. Lakshman Jayakody)  
 ජොබ් කාඩ් 300 ? ඒවා ගැනත් බලන්නට එපාය ?

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
 (කොළඹිනි උපාධි, ත්‍යාග්‍යායුක්ත)  
 (Dr. W. Dahanayake)  
 Completely irrelevant.

ගරු නියෝජ්‍ය සභානායකතුමනි, රැකියාප්‍රශ්න ප්‍රශ්නයක් මේකට අදාළයි. මම කියනවා රැකියාප්‍රශ්න ප්‍රශ්නයට විසඳීම් සෙවීමට පුළුවන් කරමි විධිමත් ක්‍රියාමාර්ග ඇති කරන්නට ඕනෑය කියා. මට පෙනෙන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් දැනට විධිමත් ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවාය කියා. මා හිතන්නේ රැකියාප්‍රශ්න නැති අය අද ගණන් බලන්නට ක්‍රමයක් නැත කියායි. නියමිත සටහන් නැහැ ; සංඛ්‍යා ලේඛන නැහැ ; නියම සංඛ්‍යා ලේඛන නැහැ. දැන් ඉදිරිපත්වෙන වාර්තාවල තිබෙන සංඛ්‍යා ලේඛන විශ්ලය කරන්න බැහැ. ගරු මන්ත්‍රීවරු දන්නවා, බහුලව තිබෙනවා කියා රැකියාප්‍රශ්න ප්‍රශ්නය.

ගරු නියෝජ්‍ය සභානායකතුමනි, 1983 දී වූ සිද්ධීන් නිසා රක්ෂාවල් නිකුත් අයගෙන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට තමන්ගේ රක්ෂාවල් අහිමි වුණා. ඒ වාගේම මේ මැන සිට රජයේ සංස්ථාවල සේවකයින් අස්කරන්න පටන්ගෙන තිබෙනවා. රක්ෂාව අහිමි වී කරන්න දෙයක් නැතුව කණ්ණාටුවෙන් සිටින දහස් ගණනක් ඉන්නවා. ඒ වාගේම 1980 දී සිටුවූ කළ සෑම දෙනාටම ආපසු රක්ෂාව දීලා නැහැ. ඒකත් ඒවන විටම ප්‍රශ්නයක් හැටියට සලකා ඒ සියලු දෙනාටම ආපසු රක්ෂාව දෙන්නටය කියා මම ඉල්ලා සිටිනවා. රක්ෂා සැපයීම, රැකියාප්‍රශ්න මාර්ග ඇති කිරීම රජයේ වැදගත් යුතුකමක්.

දැන් අයවැය ලේඛනය සකස් කරන්නේ සංවර්ධන ක්‍රම අනුවයි. නමුත් මම කියනවා අයවැය ලේඛනය තවත් විධියකට සකස් කරන්නටය කියා. මනුෂ්‍ය ශක්තිය, රටේ පවතින මනුෂ්‍ය ශක්තිය අනුව අයවැය ලේඛනයක් - මැන් පවර් බජට් එකක් - සකස් කරන්නටය කියා මම ඉල්ලනවා. ඒකත් මම ඉල්ලන්නේ මේ ආහාර මුද්දර ප්‍රශ්නය අනුවමයි. සංවර්ධනය කිරීමට, ඒක තිබෙන්නට ඕනෑ සංවර්ධන වැඩවලට පමණක් නොවෙයි. මහජනයා සම්බන්ධයෙන් ඒක තිබෙන්නට ඕනෑ. මහජනයාගේ සංවර්ධනය ඇයි පහත දමන්නේ ?

එමනිසා මම කියනවා රැකියාප්‍රශ්න ප්‍රශ්නය ගැනත් විධිමත් ක්‍රියා මාර්ගයක් ගන්නට ඕනෑය කියා. මමත් නමුත්තාන්සේලා සියලු දෙනාත් දන්නා දෙයක් අපොස උසස් පෙළ විභාගය සමත් වූ ශිෂ්‍යයින් රැකියා නැතිව සිටින බව. මගේ කල්පනාවේ හැටියට අද දවසේ ලක්ෂ පහකට වඩා රක්ෂා නැති උගත් අය මේ රටේ සිටිනවා. ඒ අයගේ රැකියාප්‍රශ්න හිතකම නැති කරන්නට තිබෙන මාර්ගය මොකක්ද ?

**සරත් මුත්තේටුවෙගම මහතා**  
 (තිලු. ජාත් ප්‍රතිපත්ති විද්‍යාඥයා)  
 (Mr. Sarath Muttetuwegama)  
 මහා මාර්ග.

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
 (කොළඹිනි උපාධි, ත්‍යාග්‍යායුක්ත)  
 (Dr. W. Dahanayake)  
 මහා මාර්ග දෙපාර්තමේන්තුවෙන් දැන් දහස් ගණනක් සිටිනට දමා තිබෙනවා. මහා මාර්ග දෙපාර්තමේන්තුවේ මිනිස්සුත් මහා මාර්ගයට යවා තිබෙනවා. ගරු නියෝජ්‍ය සභානායකතුමනි, ආහාර මුද්දර ප්‍රශ්නයට අදාළ දෙවන ප්‍රශ්නය රැකියාප්‍රශ්න ප්‍රශ්නය බව මම කියනවා. එමනිසා රැකියාප්‍රශ්න ප්‍රශ්නයක් මගේ ඉල්ලීමට එකතු කරනවා. මගේ යෝජනාවේ ඉතාමත්ම වැදගත් කොටස ඕනෑම වෙලාවක පවුලකට අවශ්‍ය ආහාර මුද්දර නිකුත් කිරීමයි. දැන් තිබෙන ක්‍රමය අනුව ආහාර මුද්දර නිකුත් කිරීම එක්තරා දිනයකදී තවත්වනවා. එය වැරදියි. එක්තරා දිනයකදී ආහාර මුද්දර නිකුත් කිරීම නැවැත්වීම වැරදියි. දැන් මේ ඊයේ පෙරේද නිකුත් කළ වකුලේඛය අනුව, අහවල් වෙලාවට ආවේ නැත්නම් ඊට පසුව ආහාර මුද්දර ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයක් දෙන්න බැරිය කියා ග්‍රාමෝදය මණ්ඩලයක රැස්වීමක් පවත්වා කියා තිබෙනවා.

**ඊට්ටි පතිරණ මහතා**  
 (තිලු. ඊට්ටි පතිරණ)  
 (Mr. Richard Pathirana)

ආහාර ප්‍රතිපත්තිය අනුව දෙන්න බැහැයි කියනවා. ආහාර මුද්දර දෙන්න බැහැයි කියනවා.





[ඒවයි පතිරණ මහතා]

වෙව්ව දරුවෝ දෙමව්පියන් සමඟ. නිවාස ප්‍රශ්නය නිසා එක ගෞරව පවුල් දෙක තුන ඉන්නවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තමුත්තාත්තේගේ ආයතනයේ - බලපිරිසේත් - මේ වගේ ප්‍රශ්න තිබෙන්න පුළුවන්. සමහරවිට මුහුදු අයිතේ ඉන්න ධීවරයන් මුහුදු යනවාය කියා, මුහුදු ගියාම මෙව්වර ආදායමක් ලැබෙනවාය, මෙව්වර මාළු ලැබෙනවාය කියා ගණන් බලා, රුපියල් තුන්සියයට වැඩියි කියා ඔවුන්ට ආහාර මුද්දර තැනි කලා. ඒක තමයි සිද්ධ වුණේ. සුදුසුකම් තිබෙන විශාල ප්‍රමාණයකට මේ ක්‍රමය නිසා ආහාර මුද්දර තැනි වුණා. විශේෂයෙන්ම මෙතැනදී තව ප්‍රශ්නයක් ඇති වුණා. මේ ආදායම ගණන් බැලීමේ ක්‍රමය වැරදියි. එක ගෞරවක පවුල් කීපයක් ගිවියා නම් ඒ අයගේ ආදායම ගණන් බලා ආහාර මුද්දර තැනි කිරීමේ ක්‍රමය වැරදියි. සමහර විවාහක දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නැහැ. තමුත් විවාහක දරුවෙක් ඒ නිවසේ සිටිනවාය කියා ඒ අයගේ ආදායම ගණන් බලා දෙමව්පියන්ගේ ආහාර මුද්දර තැනි කරන ක්‍රමයක් තිබුණා.

ඊළඟට මේ ක්‍රමය නිසා ඇති වුණු තවත් දෙයක් තමයි, යම්කිසි පවුලකට ආහාර මුද්දර දුන්නට පස්සේ ඒ පවුලට තවත් ළමයෙක් උපන්නොත් ඒ ළමයාට ආහාර මුද්දර ලැබෙන්නේ නැහැ. දෙමව්පියන්ට ආහාර මුද්දර තිබෙනවා. වැඩිමහල් සහෝදර සහෝදරියන්ට ආහාර මුද්දර තිබෙනවා. අලුතින් උපන් ළමයාට ආහාර මුද්දර ලැබුණේ නැහැ. එතැනදී ඇති වුණු දෙය තමයි, අර අලුතින් උපන් ළමයාට ඒ පවුලේම අනෙක් අයට තිබෙන පහසුකම් නොලැබී යාම. ඒකත් විශාල අසාධාරණයක් වුණා. පවුල් රාශියකට මේ ප්‍රශ්නය බලපෑවා. මේ ආහාර මුද්දර ක්‍රමයේ තිබුණු ලොකුම වැරද්දක් තමයි, යම්කිසි පවුලක අයට ඒ ආහාර මුද්දර තිබුණ කිරීම සඳහා ගණන් බලන අවස්ථාවේදී ඒ පෝර්ම පුරවන විට රක්ෂාවක් තිබුණා නම් යම්කිසි විධියකින් ඒ අයට ඒ රක්ෂාව තැනි වුණොත් පස්සේ ඒ ආහාර මුද්දර ලබාගත නොහැකි වීම. ඊට පසු ඒ අයට ආහාර මුද්දර ලැබුණේම නැහැ.

මේ අවස්ථාවේදී ගරු සමාජසේවා ඇමතිතුමාත් මේ ගරු සභාවේ සිටින නිසා එතුමාගේ අවධානය යොමු කරවීම පිණිසයි මම මේ කාරණය කියන්නේ. උදහරණයක් හැටියට කියනවා නම්, මේ ආහාර මුද්දර බෙදන විට දකුණු පළාතේ දහස් ගණනක් ගං ගඟ ව්‍යාපාරයේ වැඩ කලා. ඒ ව්‍යාපාරයේ වැඩ කල අයගේ ආදායම ගණන් ගත්තේ රුපියල් දහයි. එක් දහස් දෙසියයි කියලයි. තමුත් ගං ගඟ ව්‍යාපාරයේ වැඩ ඉවර වුණායින් පස්සේ මේ අයට රුකියාව තැනි වුණා. වන්දි ලැබුණේත් නැහැ. මේවා තාවකාලික රක්ෂාවක්. ඊට පස්සේ ඒ අයට ආහාර මුද්දර තිබුණ කලේ නැහැ. ඒවාගේම සංස්ථා රාශියක් මේ රජය යටතේ අද වසා දමා තිබෙනවා. දැනටත් වසාගෙන යනවා. මේ 31 වනදා තුනී ලැලි සංස්ථාවේ "සාලාට" කම්හල වගනවා. එයින් ඒ කම්හලේ දහස් ගණනකට රක්ෂාවක් තැනි වෙනවා. ඊට පසු ඒ අයට ආදායමක් නැහැ. මේ තිබුණු ක්‍රමය යටතේ මේ අයට ආහාර මුද්දර ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. මහාමාර්ග දෙපාර්තමේන්තුවේ කම්කරුවෝ හැට හය දහක් පමණ රක්ෂාවලින් අස් කලා. සමහර අයට වන්දි ලැබුණා. සමහර අයට කිසිම වන්දියක් ලැබුණේ නැහැ. තමුත් ඒ අයට නැවතත් ආහාර මුද්දර ලබා ගන්නට ක්‍රමයක් තිබුණේ නැහැ. මෙන්න මේ විධියට යම්කිසි පවුලක කෙනෙක් රක්ෂාවක් කලා නම්, ඒ රක්ෂාව තැනි වුණායින් පස්සේ ආහාර මුද්දර ලබා ගන්නා ක්‍රමයක් තිබුණේ නැහැ. මේක විශාල අසාධාරණයක්. මන්ද, රුකියාවක් තැනිවුණාම, ලැබෙන ආදායම තැනි වුණාම ඒ අයට ජීවත් වන්නට ක්‍රමයක් නැහැ. වෙන කරන්නට රක්ෂාවක් ඇත්තේත් නැහැ. එමනිසා මේ තත්ත්වය යටතේ විශාල අසාධාරණයක් සිදු වුණා.

තවත් අසාධාරණයක් සිදු වුණා. ආහාර මුද්දර බෙදනුරීම සඳහා පවුලේ ආදායම ගණන් බලන විට යම් ගෞරවක රක්ෂාව කරන පුතුන් හෝ දියණිවරුන් සිටියා නම් ඒ ගෞරව ආහාර මුද්දර ලැබුණේ නැහැ. ඊට පසුව ඒ රක්ෂාව කල පුතුන් හෝ දියණිවරුන් විවාහ වී වෙන ගෞරවක පදවියට ගියත් අර දෙමව්පියන්ට ආහාර මුද්දර දෙන්නේ නැහැ. කලින් පුතාගේ හෝ දියණියගේ ආදායම රු. 1000 ක් යයි සලකා ආහාර මුද්දර තැනි කලා. ඊට පසුව ඒ පුතුන් හෝ දියණිවරු විවාහ වී වෙන ගෞරවක පදවියට ගියත් අර දෙමව්පියන්ට තැනිවු ආහාර මුද්දර තැවන ලබා දුන්නෙත් නැහැ. ඒකත් වරදක්. ආහාර මුද්දර බෙදීමේ ක්‍රමය නිසා මෙන්න මේ විධියේ අසාධාරණකම් රාශියක් සිදු වුණා.

සමහරවිට ආහාර මුද්දර නොලැබෙන්නට මතු අයටත් ඒවා ලැබී තිබුණා. අපි එය පිලිගන්න මිනැ. කාරු දෙක තුන තිබෙන නොයෙක් ආදායම් ලබන සමහර මුදලාලිප්‍රාගේ ගෙවල්වලටත් ආහාර මුද්දර ලැබී තිබුණු බව මම දන්නවා. ඒකත් වරදක්. තමුත් ආහාර මුද්දර ලැබෙන්නට මිනැ, අතිවාරයයෙන්ම ලැබිය යුතු, විශාල සංඛ්‍යාවකට ඒ ක්‍රමය යටතේ ආහාර මුද්දර නොලැබී ගියා.

කරුණු රාශියක් මත එය සිදු වුණා. එකක් තමයි මම කලින් කී විධියට අවිවාහක පුතුන් හෝ දියණියන් ආදායම් ලබමින් සිටි විවාහ වී වෙන ගෞරවක පදවියට ගියාට පසුවත් ඒ ගෞරව දෙමව්පියන්ට ආහාර මුද්දර නොලැබීම. එමෙන්ම යම්කිසි ගෞරවක කෙනෙක් රක්ෂාවක් කරමින් සිටි ඒ සංස්ථාව හෝ දෙපාර්තමේන්තුව වසා දැමීම නිසා රක්ෂාව තැනිවීමෙන් පසුව ඒ කියමන ආදායම නොලැබෙන නිසා ආහාර මුද්දර ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ.

එතකොට කොතොමද ආහාර මුද්දර දුන්නේ? වැඩිහිටි අයට රු. 15 යි ; පොඩි ළමයින්ට රු. 25 යි. ඊට අමතරව විදුලි බලය තැනි ගෞරවක නම් හුමිනෙල් සඳහා රු. 15.50 ක හුමිනෙල් මුද්දරක් ලැබුණා. මෙන්න මේ අත්දැකීමයි. ආහාර මුද්දර ක්‍රමය ක්‍රියාත්මක වුණේ.

ගාල්ලේ ගරු මන්ත්‍රිතුමා (ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා) එය නියම විධියට පැහැදිලි කර දුන්නා. එතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. අපි මෙය කීව්වා නම් කියන්න පුළුවන්, ආණ්ඩුවට මධ්‍යගත කියන දෙයක්ය කියා. ගාල්ලේ ගරු මන්ත්‍රිතුමා ජනතාවන් සමඟ ජීවත් වන කෙනෙක්.

මන්ත්‍රීවරයෙක්  
(අරුණන්දරා ඉරුචාරි)  
(A Member)  
කවුද ?

ඊවයි පතිරණ මහතා  
(ශ්‍රී. ජී. පත්තිරාණ)  
(Mr. Richard Pathirana)  
ගාල්ලේ ගරු මන්ත්‍රිතුමා.

මොකක්ද එතුමා කීවේ? ජීවන වියදම අඩු වෙනවා යයි කොතරම් කීව්වත් දවසින් දවස එය වැඩි වෙනවා යයි කීව්වා. ඒක තමයි නියම තත්ත්වය. සමහර දවස්වල පුවත්පත් වලින් සංඛ්‍යා ලේඛන මගින් පෙන්වනවා "ඔන්න දැන් ජීවන වියදම අඩු වෙලා" කියා.

ඊ. වී. පුච්චිලම් මහතා (නියෝජ්‍ය වහිනා කටයුතු හා ශික්ෂණ රෝහල් පිළිබඳ ඇමතිතුමා)  
(ශ්‍රී. ජී. ඩී. ඩී. පුච්චිලම්—*மாநாடு அலுவலர், போதலு வைத்தியசாலைகள் பிரதி அமைச்சர்*)  
(Mr. G. V. Puchinilame - Deputy Minister of Women's Affairs and Teaching Hospitals)  
එය අඩු කරන්නට කරන යෝජනාව මොකක්ද ?

ඊවයි පතිරණ මහතා  
(ශ්‍රී. ජී. පත්තිරාණ)  
(Mr. Richard Pathirana)

පොඩ්ඩක් කැ දොගන ඉන්නකෝ. තමුත්තාත්තේ හැම දේටම ඉක්මන් වෙනවා. ඔකනේ අර එක වරකුත් කලබලවී ලෙඩක් දගන්නේ. කලබල නොවී පොඩ්ඩක් ඉන්නකෝ.

ජීවන වියදම අඩු වෙනවා යයි පත්තරවලින් කොවිවර කීව්වත් ජීවන වියදම වැඩි වීමයි, සිදු වන්නේ. ගාල් මල වැඩි වෙනවා ; සීනි මල වැඩි වෙනවා ; පිරි මල වැඩි වෙනවා ; පාත් මල වැඩි වෙනවා ; සීනිවල මලත් හිටිගමත් වැඩි වෙනවා. පසුගිය දවස්වල සීනි කීලෝවක මල රු. 1.65 කින් වැඩි වුණා. ලෝක වෙළඳපොළේ සීනි මල අඩු වෙන විට මෙහි වැඩි වෙනවා.

මන්ත්‍රීවරයෙක්  
 (அங்கத்தவர் ஒருவர்)  
 (A Member)  
 තමුත්තාන්සේට සිති වැඩි වෙලාද ?

රිචඩ් පතිරණ මහතා  
 (திரு. ரிச்சட் பத்திரன)  
 (Mr. Richard Pathirana)

එකසාරාංශ සිති කිලෝවක මිල රු. 1.65 කින් වැඩි වුණි. එතකොටම මේ රටේ මිනිසුන්ගේ ජීවන වියදමත් වැඩි වෙනවා. ජීවන වියදම අඩු වෙනවා යයි පත්තර මාර්ගයෙන් කිව්වත්, නොයෙක් විධියේ ප්‍රචාර දුන්නත්, සාමාන්‍ය ජනතාව වෙළඳ පොළට ගොස් තමන්ට එදිනෙද අවශ්‍ය වන භාල් පිටි සිති කරවල දුනු මිලක් ආදිය ගන්නට ගිය විට මිල වැඩි වී තිබෙනවා.

ජී. වී. පුංචිනිලමේ මහතා  
 (திரு. ஜி. வி. புஞ்சினிலமே)  
 (Mr. G. V. PUNCHINILAME)  
 ඒ කාලයේ එහෙමත් නැහැනේ.

රිචඩ් පතිරණ මහතා  
 (திரு. ரிச்சட் பத்திரன)  
 (Mr. Richard Pathirana)

අපේ කාලයේ හොඳ තැනි තියානේ අපි අටට බස්සලා තමුත්තාන්සේලාට 5/6 ක් දුන්නේ. අපේ කාලයේ එහෙම වුණු තියයි, තමුත්තාන්සේලාට බලය දුන්නේ. දැන් තමුත්තාන්සේලා කරන්නේ කොහොමද කියන එකයි අපි අහන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගාල්ලේ ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කර දුන්නා, ජීවන වියදම් දර්ශකවලින් මොන ආකාරයට පෙන්නුවත් දවසින් දවස ජීවන වියදම වැඩි වන බව. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල දවසින් දවස වැඩි වෙනවා. ඒවායේ අඩුවීමක් නැහැ. එම නිසා මේ ආදායම් මට්ටම රු. 300 සිට රු. 700 දක්වා වැඩි කළ යුතු යයි ගරු ඇමතිතුමන්ලා පිළිගෙන තිබෙනවා. අද ගාල්ලේ ගරු මන්ත්‍රීතුමාත් ඒ අනුව එතුමාගේ යෝජනාවක් සංශෝධනය කලා. එය හොඳයි. තමුත් අපි කියන ප්‍රශ්නය මේකයි. රුපියල් 700 ආදායම් මට්ටම නිසියාකාරව ගණන් ගන්න ඕනැ. මේ තමුත්තාන්සේලාගේ ගැසට් පත්‍රයේ "අ" පෝර්මයයි, "ආ" පෝර්මයයි දෙකම තිබෙනවා. තමුත්තාන්සේලා ගෙවල්වලට -

නියෝජ්‍ය කථානායකතුමා  
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)  
 (Mr. Deputy Speaker)  
 Order, please !

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
 (திரு. எம். வின்சன்ட் பெரேரா)  
 (Mr. M. Vincent Perera)

I move,

"That the Debate be now adjourned."

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.  
 வினா விடுக்கப்பெற்றது ஏற்றுக் கொள்ளப்பட்டது.  
 Question put, and agreed to.

ඊට අනුකූලව විවාදය කල්පනන ලදී.

එතැන් සිට විවාදය 1985 නොවැම්බර් 8 වන සිකුරාදා පවත්වනු ලැබේ.

இதன்படி விவாதம் ஒத்திவைக்கப்பட்டது.

விவாதம் 1985 நவம்பர் 8, வெள்ளிக்கிழமை மீளத்தொடங்கும்.

The Debate stood adjourned accordingly.

Debate to be resumed on Friday, 8th November, 1985.

කල්තැබීම  
 ஒத்திவைப்பு

ADJOURNMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
 (திரு. எம். வின்சன்ட் பெரேரா)  
 (Mr. M. Vincent Perera)

I move,

"That the Parliament do now adjourn."

ප්‍රශ්නය සභාසම්මත කරන ලදී.  
 வினா எடுக்கப்பட்டபெற்றது.  
 Question proposed.

අමරසිරි දෙඩන්ගොඩ මහතා (බද්දේගම)  
 (திரு. அமரசிரி தொடங்கொட - பத்தேகம)  
 (Mr. Amarasiri Dodangoda-Baddegama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මම මේ ප්‍රශ්නය මතු කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව පිළිබඳවයි. මම මේ ප්‍රශ්නය අසන්නේ ගරු උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමාගෙනුයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට එම විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ සහ නඩත්තු අංශයේ සේවකයින්ගේ ද සහාය ඇතිව පිටින් පැමිණී මැරවරයින් විසින් 1985.01.04, 1985.01.25, 1985.02.24, 1985.05.01, 1985.08.21 හා 1985.09.16 යන දිනවලදී පහර දී ඇති බවට ඒ ශිෂ්‍යයන් විසින් උප කුලපතිවරයාට පැමිණිලි කර තිබෙනවා.

මෙයට අමතරව 1985.09.20 වන දින පිටින් පැමිණී පුද්ගලයෙකු විසින් අභ්‍යන්තර ශිෂ්‍යයෙකුට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදු කොට තිබෙනවා. මෙම පහර දීමට කඩුව ලබාගෙන ඇත්තේ ලේඩ් මාග්‍රට් නේවාසිකාගාරයේ උප නේවාසික පාලකයෙකු වන සහකාර කටිකාචාර්යවරයෙකුගේ කාමරයෙන් බවටද පැමිණිලි කර තිබෙනවා.

ආරක්ෂක අංශයද මැදිහත්වී කරනවාය කියන මෙම දමර්කකම් මැඩලීමට උප කුලපතිවරයා කිසිම උනන්දුවක් නොදක්වන බවද ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ වෛද්‍යවලින් පෙන්වා දී තිබෙනවා.

මේ ආකාර දමර්ක පසුබිමක් යටතේ විශ්ව විද්‍යාලයක සිසුන්ට තම අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට හැකියාවක් නොමැති බව අමුතුවෙන් කිවමනා නැහැ. එමෙන්ම මෙම විශ්ව විද්‍යාලයේ මේ ආකාර ගැටුම් වර්ධනය වූයේ වර්තමාන උප කුලපතිවරයාගේ සේවා කාලයේදී බවද සිසුන්ගේ මතයයි.

මෙම ගැටුම්වලදී තුවාල ලැබූ ඒ වගේම පහර කෑ ශිෂ්‍යයන්ට ඒ පහරවල් ලැබී තිබෙන්නේ එම විශ්ව විද්‍යාලයේම සේවය කරන ආරක්ෂක ගට පිරිස්වලින් හා නඩත්තු අංශයේ සේවකයන්ගෙනි. ඒ වගේම මේ අය පිටතින් මැරවරයින් ගෙන්වා මේ විධියට ශිෂ්‍යයින්ට පහර දීම් කරවා තිබෙනවා. එම ශිෂ්‍යයින්ගේ නේවාසිකාගාරවල කාමර තුළ තිබී ධාරකම් කරන ලද බඩුවල වටිනාකම පිළිබඳ ලැයිස්තුවක් උප කුලපතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා. එම ලැයිස්තුව මටත් ලැබී තිබෙනවා. මම එම ලැයිස්තුව මේ අවස්ථාවේදී සහාගත කරන්න \* කැමතියි. මේ සිදු වූණ සිද්ධීන් පිළිබඳව උප කුලපතිවරයා කිසිම පියවරක් ගත්තේ නැති බවයි ඒ ශිෂ්‍යයන් කියන්නේ. එතුමා දැනට පදිංචිව සිටින්නේ විශ්ව විද්‍යාලය තුළ නොවෙයි. කොළඹ කැප්පොලි මාවතෙයි එතුමා පදිංචිව සිටින්නේ. කෙසේ නමුත් මේ විශ්ව විද්‍යාල සිසුන් පිළිබඳව ගනු ලබන ක්‍රියා මාර්ගවලදී නොයෙකුත් ආකාරයේ මැරවරකම් සිදුවෙන බවයි ඒ ශිෂ්‍යයින් පෙන්වුම් කර තිබෙන්නේ.

\* ප්‍රශ්නකාලයේ නවා ඇත.  
 நானிலையத்தில் வைக்கப்பட்டுள்ளது.  
 Placed in the Library.

[අමරසිරි දෙවත්ගොඩ මහතා]

එම නිසා විශ්ව විද්‍යාල උප කුලපතිවරයෙකු විමට අවශ්‍ය නිපුණත්වය හා පළපුරුද්ද ලබා නොමැති මෙම උප කුලපතිවරයා එම තනතුරින් ඉවත් කොට මෑත කාලපරිච්ඡේදය තුළදී සිදුකොට ඇති දමරකම්වලට සහාය දුන්නාය කියන ආරක්ෂක අංශයේ පුද්ගල පරිදි ප්‍රතිසංවිධානය කොට මෙම විශ්ව විද්‍යාලයීය සිසුන්ට බියෙන් තොරව අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට හැකි වාතාවරණයක් සකස් කර දීමට කටයුතු කරනවාද කියා මා ගරු උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරන්න කැමතියි.

මගේ දෙවැනි ප්‍රශ්නය අනන්ත බලාපොරොත්තු වන්නේ බොහෝම කල්ගිය සිද්ධියක් පිළිබඳවයි. දැනට අවුරුද්දකට පමණ උඩදී මේ රටේ පුවත්පත්වල බොහෝම විස්තරාත්මකව පළ වූණ සිද්ධියක් සම්බන්ධ පරීක්ෂණ පිළිබඳ තත්ත්වය ගැනයි මේ අවස්ථාවේදී මම අහන්නෙ. සපුගස්කන්ද හෙල් පිරිපහදුවේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ගෙන යන නළුවලින් ඉන්ධන සොරකම් කිරීම පිළිබඳව—

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please !

මේවා ගැන තවු පවරා තිබෙනවාද ?

අමරසිරි දෙවත්ගොඩ මහතා  
(திரு. அமரசிரி தொடங்கொட)  
(Mr. Amarasiri Dodangoda)

තවු පවරල නැහැ. 1984.08.20 දින "ඩේලි නිව්ස්" පත්‍රයේ මෙහෙම තිබෙනවා: "Multi-million rupee petrol fraud. CPC technician arrested".

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Investigations are going on.

අමරසිරි දෙවත්ගොඩ මහතා  
(திரு. அமரசிரி தொடங்கொட)  
(Mr. Amarasiri Dodangoda)

"ටෙන්තිෂියන්" කෙනෙක් "අරෙස්ට්" කලැයි කියා තිබුණා. ජලභට 1984.08.30 වැනිදා නැවත වරක් කියනවා "Fuel pirates had advanced know — how". ජලභට නැවත වරක් 84.08.23 වෙනි දින කියනවා: "CPC was warned early of likely thefts". ජලභට 84.08.23 වෙනි දින "සන්" පත්‍රයේ තවත් විස්තරක් ඒ පිළිබඳව ඉදිරිපත් කර තිබුණා. ඊටත් වැඩියෙන් වැදගත් වන්නෙ මෙයයි. මෙම හෙල් පල කපා හෙල් ගන්න ස්ථානයේ පින්තූර, ඒ බැරල්වල පින්තූර, ඒ හෙදර පින්තූර, ඒ වල භාරල හෙල් තලය කැපූ ආකාරය දක්වෙන පින්තූර ආදී පින්තූර කීපයක් පත්තරවල පළ කර තිබුණා.

මගේ ප්‍රශ්නය මේකයි: සපුගස්කන්ද හෙල් පිරිපහදුවේ සිට කොළොන්නාවේ හෙල් වැංකිවලට ඉන්ධන ගෙන යන තල කැළණියේ ගෝතවල ප්‍රදේශයේදී සිදුරු කොට රූපියල් කෝටි ගණනක් වටිනා ඉන්ධන ප්‍රමාණයක් සොරකම් කර ඇති බවට 1984 අගෝස්තු මාසයේ පමණ ප්‍රවෘත්ති පත්‍රවල පළ වී තිබුණා. මේ මහා සොරකම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවත්, රහස් පොලීසිය මගින් පුළුල් ලෙස පරීක්ෂණ පවත්වන බවත් ඒ දිනවල ප්‍රවෘත්ති පත්‍රවල පළ වී තිබුණා. වර්ෂයකට වැඩි කාලයක් දැනට ගතවී ඇතත්, මේ මහා සොරකම පිළිබඳව මෙතෙක් කිසිවකුට තවු පවරා ඇති බවත් පුවත්පත් මගින් දැන ගන්නට නැහැ. රූපියල් කෝටි ගණනක් වන මෙම සොරකම පිළිබඳව දැනට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගය සම්බන්ධව යථා තත්ත්වය දැන ගැනීමට අයිතියක් මේ රටේ ජනතාවට තිබෙන නිසා ගරු අග්‍රාමාත්‍යතුමා සහ පලාත් පාලන, නිවාස හා ඉදිකිරීම් සහ මහාමාර්ග කටයුතු භාර ඇමතිතුමා මේ සිද්ධිය පිළිබඳ දැනට පවතින තත්ත්වය මේ ගරු සභාවට හෙළි කරනවාද ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

මම ප්‍රශ්න තුනක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් පළමුවැනි ප්‍රශ්නය ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමටයි කල් දී තිබෙන්නේ. කොළඹ, වැලිකඩ බත්ධනාගාරයේ නියාමිකාවක් වන එස්. ඒ. ප්‍රේමලතා මහත්මියට අයත් මල්පුර, අංක 4 දරන අත්තම් නිවාසය තුළ තිබී, කොටිකාවන්ත තගර සභාව කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව ඇයට අයත් බඩුබාහිරාදිය එළියට ඇද දමා එම නිවස වෙතත් කෙනෙකුට පදිංචිය සඳහා ලබා දී තිබෙනවා.

මා විසින් මේ සම්බන්ධව මේ ගරු සභාවේදී, 1985 ජූනි මස 7 වැනි දිනැති ලිපියක් මගින් ගරු අග්‍රාමාත්‍යතුමාට දැන්වූ අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර සති දෙකක් ඇතුළත අමාත්‍යාංශයට වාර්තා කරන ලෙසට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට 1985.07.02 වැනි දින දන්වා ඇතත්, මේ දක්වා එම වාර්තාව අනුව කිසිම පියවරක් ගෙන නැහැ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර එම නිවාසය හිමිකාරියට ලබා දීමට කටයුතු කිරීමට වැඩ සලස්වනවාද ? එසේ නොවේ නම් ඊට හේතුව කුමක්ද ?

දෙවන ප්‍රශ්නය ගරු සමාජ සේවා ඇමතිතුමාගෙන් ඇසීමට. දැනට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, විශේෂයෙන් සේරුවිල ප්‍රදේශයේ සිංහල අනාථයින් විසිද්දක් පමණ සිටිනවා. ඔවුන්ට සමාජ සේවා අමාත්‍යාංශය විසින් ලබාදී ඇති සහන මොනවාදැයි යන්න පිළිබඳ විස්තරයක් මා එතුමාගෙන් ඉල්ලා සිටියා. දැනට කන්නලේ පාසල් දෙකකත්, රෝහලකත්, පිරිවෙනකත්, මුල්ලිපතාන මුස්ලිම් විද්‍යාලයෙන් සේරුවිල අනාථයින් තුන්දහක් පමණ සිටිනවා. මම දන්නවා එතුමාට මෙය ලොකු ප්‍රශ්නයක්. පාසල්වල සිටින අය වර්ෂාව තිසා ඉතාම අසරණ, දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා සිටිනවා. මේ කාලය තුළ වර්ෂාව පවතින තිසා පාසල්වල කොට බිත්ති හේතුකොටගෙන ගොඩනැගිලි තුළ වතුර එකතු වෙනවා. එම නිසා රේදී පොටටිනි මත කුඩා ලමයි තබා, පැදුරු යනාදී හැම දෙයකින්ම වට කරගෙන තමයි ජීවයේ ජීවත් වෙන්නේ. අතින් එක වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට බොහෝම අසීරු වී තිබෙනවා. මේ ප්‍රදේශයට කීට්ටුම ඉස්පිරිතාලය; රෝහල තිබෙන්නේ දඹුල්ලේයි. එහෙම නැත්නම් මාතලේ, එහෙමත් නැත්නම් කුරුණෑගල, අතික ත්‍රිකුණාමලයේ තිබෙන රෝහලේ එකම සිංහල වෛද්‍යවරයෙක්වත් නැහැ. එම නිසා ඒ පැත්තට යන්නටත් පුළුවන්කමක් නැහැ. සේරුවිල ප්‍රදේශයේ පදිංචි පවුල් තුන්සියයක් පමණ දැනට කිසිම පහසුකමක් නැතිව, කිසිම වෛද්‍යාධාරයක් නැතිව හිරවී ඉන්නවා. ඒ අයට හැතැප්ම 30 ක් විතර පයින් යන්නට වෙනවා කන්නලේට යාමට. ආහාර ද්‍රව්‍ය නැහැ. වර්ෂාව තිසා ගාවතුර ඇති වුණොත් කිසිම ගමනාගමන පහසුකමක් නැහැ. එහෙත් ඒ ලඟ තුස්තවාදී කඳවුරු තිබෙනවාය කියන එකෙන් බියට පත් වී ඉන්නවා. මුතුරු පැත්තට කොහොමටවත් යන්නට බැහැ. අක්කර විසිපන්දහක විතර කුඹුරු තිබෙනවා. ඒවා වපුරන්නවත් පුළුවන් තත්ත්වයක් නැහැ. වපුරා තිබෙන කුඹුරු කපන්නවත් පුළුවන් තත්ත්වයක් නැහැ.

එම නිසා මේ හිර වෙලා කොටු වෙලා ඉන්න සිංහල පවුල් ගැන එතුමා යම් කිසි විශේෂයක් කරයි කියා මම විශ්වාස කරනවා.

අතින් කාරණය ජාතික ආරක්ෂාව පිළිබඳ ගරු ඇමතිතුමා බොහෝම වුවමනාවෙන්ම කන්නලේ අග්‍ර බෝධි විදුලයේ කඳවුරට ගිහින් ඒ කඳවුර දක බලාගෙන පොරොන්දුවක් වුණා ගමනා ගමන, වෛද්‍ය ආදී සෑම පහසුකමක්ම දෙනවාය කියා. නමුත් එය ඉටු වෙලා නැහැ. මම කියන්නෙ නැහැ ඒ පැත්තෙ සිටින සිංහල උදවියට මේ ජරය කුමක් හෝ උදව්වක් ක්‍රියාත්මක කරන්නෙ නැහැ කියා. නමුත් ගිහිල්ලා බලනවා පොරොන්දු වෙනවා විතරයි. මෙන්න මේකෙ ලොකු වෙනසක් තිබෙනවා. ගිහින් බැලීම එකක්. යන්නෙන් මම හිතන්නෙ එකම එක ඇමතිවරයායි. එනම් ජාතික ආරක්ෂක ඇමතිතුමායි. යන්නෙන් ඉහලින්. එසේ ගිහිල්ලා ආහාර සිපයනවාය, වෛද්‍ය පහසුකම් සපයනවාය. නැවත ඒ ප්‍රදේශවල ඉන්න සලස්වනවාය, යන්න එපාය, සම්පූර්ණ ආධාර දෙනවාය ආදී වශයෙන් පොරොන්දු වෙනවා. නමුත් වෙනස නම් ඒවා ඉටු නොකිරීමයි.

ඒවා ඉටු කරන්නෙ නැති හේතුව මොකක්ද කියා යොයා බලන්න ඕනෑ. එසේ දුන් පොරොන්දුවක් නියෝගයක් ඉටු නොකරන, ක්‍රියාත්මක නොකරන නැත්නම් ඇති. එම නිසා මෙම අනාථ කඳවුරු සම්බන්ධව දෙන පොරොන්දු සහ

කියෝන ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියා දැනගැනීමේ ආරංචිය ආපසු ලබා ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕනෑ. යම් හදිසි අවස්ථාවක් පැන නැඟුණ විට කියෝග දෙනවා. ඒ කියෝගය ක්‍රියාත්මක වුණොත් නැද්ද කියන ආරංචිය ආපසු එන්න ඕනෑ. ආරංචිය එන්නෙ නැති නිසා තමයි මේ තත්ත්වය පැන නැගී තිබෙන්නෙ.

මම දන්නවා කන්නලේ කඳවුරේ ඉන්න අයට පාවතය ආදී රෝග රාශියක් වැළඳී තිබෙන බව. ඒක පුදුමයක් නොවෙයි. මෙහෙම එක විටම මිනිස්සු ගොඩක් එක් තැන් වෙලා සිටින විට එසේ අසනීප වෙනවාය කියන එක පුදුමයක් නොවෙයි. තමුත් ප්‍රශ්නය ඒක නොවෙයි. එවැනි තත්ත්වයක් ඇති විට වලක්වන්නට හෝ එවැනි තත්ත්වයක් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ගය මොකක්ද කියා හෝ නිලධාරීන්ට පැහැදිලි අවබෝධයක් තිබෙන්න ඕනෑ.

අතින් කාරණය අනාව කඳවුරු වශයෙන් පාසල් උපයෝගී කරගෙන තිබෙන නිසා ඒ ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යන්නට පුළුවන් තත්ත්වයක් නැති බවයි අපට පෙනී ගොස් තිබෙන්නෙ. මම දැනගන්න කැමතියි උතුරු හා නැගෙනහිර පළාත්වල සිවිල් පාලනය ක්‍රියාත්මක වෙනවාද කියා.

අවි බිම තමනවාය කියා දැන් කියා තිබෙනවා. ඒවාට ගිවිසුම් ඇති කරගෙන තිබෙනවාය කියනවා. කෙසේ වෙතත් ඒ ප්‍රශ්නය ගැන මම මේ අවස්ථාවේදී කථා කරන්න යන්නේ නැහැ. තමුත් අවි බිම තමනවාය කීවිට හැවියේ එක වරම ගිහින් එහි සිවිල් පාලනය ඇති කරන්න ඕනෑ. එහෙම නැත්නම් අවි බිම නැබීමේ තේරුමක් නැහැ. එයින් ප්‍රයෝජනයක් නැහැ. අවි බිම නැබීමේ එකඟත්වයට පැමිණී විගසම සිවිල් පාලනය යටතේ තිබෙන්නා වූ සියලු නීති ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අන්ත ඒකයි අවි බිම තමනවාය කියන එකේ තේරුම. යුද්ධයක් තිබෙන වෙලාවක එක පාරම අවි බිම තමනවානම් සිවිල් පාලනය ආරක්ෂා කරන්න ඕනෑ. මම ගිහින්තෙ ඒ සඳහා ඇමතිවරයෙක් පත් කර තිබෙනවා, එනම් ගරු අග්‍රාමාත්‍යතුමා, හදිසි නීතිය යටතේ සිවිල් පාලන කටයුතු පවත්වාගෙන යන්න. දැන් අවි කියමු අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිවිල් පාලන කටයුතු වශයෙන් -

මන්තීර්වයෙක්  
(අභ්‍යන්තරව ඉරුවා)  
(A Member)  
එහෙ සිවිල් පාලනයක් තිබෙනවා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(නි.ල. ලක්ෂ්මන් ඉයාජයොදා)  
(Mr. Lakshman Jayakody)

සිවිල් පාලනයක් නැහැ. අවි බිම නැබූවට පස්සේ සිවිල් පාලනය තවමත් ක්‍රියාත්මක නැහැ කියන එකයි මම කියන්නෙ.

රනිල් වික්‍රමසිංහ මහතා (යොවන කටයුතු හා රුකිරක්ෂා ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා)  
(නි.ල. රනිල් වික්‍රමසිංහ — ඩ්‍රීනේෂර් අලුත්වත්ත, නොහිල්වත්ත, නොහිල්වත්ත, නොහිල්වත්ත)  
(Mr. Ranil Wickremasinghe - Minister of Youth Affairs & Employment and Minister of Education)

Mr. Deputy Speaker, I rise to a point of Order. There is a Question being asked from the Hon. Minister of Social Services regarding relief for refugees. The question that the hon. Member for Attanagalla is now addressing is one of civil administration which, if at all, should be addressed to the Hon. Minister of Home Affairs and to the Hon. Minister of National Security.

නියෝජ්‍ය කථානායකතුමා  
(චිරාතිස් ජපාඤායකර් අචාර්යන්)  
(Mr. Deputy Speaker)

I agree.

රනිල් වික්‍රමසිංහ මහතා  
(නි.ල. රනිල් වික්‍රමසිංහ)  
(Mr. Ranil Wickremasinghe)

I mean, he cannot start off with one question from one Minister and end up with another 15 Ministers, all of whom are not here, because no notice has been given. I would like the hon. Member to confine the question that is addressed to the Hon. Minister of Social Services.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(නි.ල. ලක්ෂ්මන් ඉයාජයොදා)  
(Mr. Lakshman Jayakody)

I know the reason why he is - [Interruption]

රනිල් වික්‍රමසිංහ මහතා  
(නි.ල. රනිල් වික්‍රමසිංහ)  
(Mr. Ranil Wickremasinghe)

Some of these statements are incorrect.

නියෝජ්‍ය කථානායකතුමා  
(චිරාතිස් ජපාඤායකර් අචාර්යන්)  
(Mr. Deputy Speaker)

The reply to some of these questions cannot be given by the Hon. Minister of Social Services.

රනිල් වික්‍රමසිංහ මහතා  
(නි.ල. රනිල් වික්‍රමසිංහ)  
(Mr. Ranil Wickremasinghe)

Administration is going on. This is a misuse of the Adjournment !

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(නි.ල. ලක්ෂ්මන් ඉයාජයොදා)  
(Mr. Lakshman Jayakody)

අනාවයන් වශයෙන් යම් පිරිසක් ඒ ප්‍රදේශයේ ජීවත්ව ඉන්නවානම් කරුණාකර ඒ අයට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරී මහත්වරුන් යොදවන ලෙස මම ඉල්ලා සිටිනවා. මම හිතන හැටියට ඒ පළාතේ ගරු මන්තීරුතුමාත් මෙහි ඉන්නවා. එතුමා ඒ පළාතට ගොස් මේ කරුණු සොයා බලනවාත් ඇති. එතුමා ඒ තොරතුරු පරීක්ෂා කර බලා මේ සභාවේදී නොකීවත් තමුත්තාත්සේලාට කියනවාත් ඇති. තමුත් ඒවා ක්‍රියාත්මක වන්නේ නැති එක තමයි. මම දැනුම් දෙන්නේ.

හරිඳු කොරියා මහතා (නියෝජ්‍ය රාජ්‍ය පරිපාලන ඇමතිතුමා)  
(නි.ල. හරිඳු කොරියා - පොළොන්නරුව - පොළොන්නරුව පිරිසිදු කළමනාකරු)  
(Mr. Harindra Corea - Deputy Minister of Public Administration)

Public officers are working in all the departments.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(නි.ල. ලක්ෂ්මන් ඉයාජයොදා)  
(Mr. Lakshman Jayakody)

Your orders are not being carried out. That is what is happening there. Let us not get into another debate.

නියෝජ්‍ය කථානායකතුමා  
(චිරාතිස් ජපාඤායකර් අචාර්යන්)  
(Mr. Deputy Speaker)

The Hon. Minister will reply that.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
**(ශ්‍රී. ල. ල. ව. සභාපති ඉගැන්වීම)**  
 (Mr. Lakshman Jayakody)

මගේ අවධාන ප්‍රශ්නය මේකයි. මේ ප්‍රශ්නය අසා තිබෙන්නේ ගරු ඉඩම් ඇමතිතුමාගෙන්. දිවුලපිටියේ උප දිසාපති කොට්ඨාසයට අයත් සිරිමල්වත්ත නෙවත් නුගගවත්ත නමැති ඉඩම ගම් පුළුල් කිරීමේ ව්‍යාපාරය යටතේ රජයට පවරාගෙන බෙදා දීමට යන බව අප ප්‍රදේශයේ ජනතාව දන්නවා ; ආරාධිතයන් ලැබී තිබෙනවා. වලිමුනිදේවගේ කරෝලිය ප්‍රකාන්ත නමැති කෙනෙක් අවුරුදු ගතවීමක පමණ කාලයක් මේ ඉඩමේ සේවකයකු වශයෙන් මුරකාරයකු වශයෙන් සිටියා. මගේ ඉල්ලීම මේකයි : අවුරුදු ගතවීමක කාල සීමාවක් මේ ඉඩමේ මුරකාර, තනතුර දැරූ තැනැත්තා අද සිටින තත්ත්වය දෙස බලා ඔහුටත් ඉඩම් කැබැල්ලක් දෙන්නය කියන ඉල්ලීම පමණයි. මම කරන්නේ.

ඒ මහතා ඒ වත්ත වැඩිවා. නැවත වගකීර්මේ කටයුතු කළේත් ලග තියෙන අස්වරදන ලද කුඹුරක අද ගොවියා හැටියට කටයුතු කරන්නේත් ඒ මහතායි. නමුත් තමාට ඉඩම් කැබැල්ලක් ලැබෙන්නේ නැත කියන ලොකු දැකයක් ඔහු කළ තිබෙනවා. මොකද ? යම් යම් පිරිස් ඇති ඔහුට තර්ජනය කරනවා. "උඹ පත්තනවා, උඹ ඉඩමේ තියා ගන්නේ නැහැ, උඹට ඉඩම් දෙන්නේ නැහැ" ආදී වශයෙන් කියා මේ තැනැත්තාට තර්ජනය කරනවා. බස වරදෙනවා. මේ තර්ජනය කියන දේ අද රට හැම තැනම බහුලව තිබෙනවා.

මේ ඉඩම බෙදනවාට ප්‍රදේශවාසීන්ගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මේ පුද්ගලයාගේත් ඒ ගැන විරුද්ධත්වයක් නැහැ. මේ තැනැත්තාගේ පවුලේ වැඩි වයසට පැමිණී පස්දෙනෙක් සිටිනවා. ඒ අය අතුරින් විවාහ වුණු අයත් සිටිනවා. අද මේ තැනැත්තාට රැකියාවේ හිමිකමක් හෝ ස්ථිර ආදායමක් හෝ නැහැ. අනෙක් කරුණ, ඔහු සත්තක කිසිම ඉඩමක් නැහැ. ඒ හේතු තිසා මේ ඉඩම බෙදන අවස්ථාවේදී මේ තැනැත්තාටත් අතිවාරයයෙන්ම ඉඩම් කැබැල්ලක් ලැබෙන සේ කටයුතු කරන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

**නියෝජ්‍ය කථානායකතුමා**  
 (වි. ර. සභාපති ඉගැන්වීම)  
 (Mr. Deputy Speaker)

Hon. Member for Hiriyala. (Pause) He is not here.

Now the Hon. Prime Minister's answer.

**එම්. චින්සන්ටි පෙරේරා මහතා**  
 (ශ්‍රී. ල. ල. ව. සභාපති ඉගැන්වීම)  
 (Mr. M. Vincent Perera)

This is a question asked by the hon. Member for Baddegama (Mr. Amarasiri Dodangoda) from the Hon. Prime Minister relating to the Oil Refinery at Sapugaskanda.

පිළිතුර මෙයයි : ඉහත සඳහන් සොරකම සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කරගෙන යන අතර, ලංකා බණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් දෙදෙනෙක් සහ වෙනත් අය අත් අඩංගුවට ගෙන ඇත. බණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් දෙදෙනාගේ සේවය තවමත් අත්හිටුවා ඇත. මේ සම්බන්ධයෙන් නීතිපතිතුමාගෙන් උපදෙස් අසා තිබේ. එම උපදෙස් ලැබුණු හැටියේම ඒ අනුව ක්‍රියා කරනු ඇත.

ඊළඟ ප්‍රශ්නය අසා තිබෙන්නේ හබරාදුව ගරු මන්ත්‍රීතුමා විසින් නියෝජ්‍ය උසස් අධ්‍යාපන ඇමතිතුමාගෙනයි. එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි : සැප්තැම්බර් මස 20 වැනි දින හා ඊට ආසන්න දිනයන් කිහිපයකදී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඇතිවූ සිද්ධීන් අලලා මෙම ප්‍රශ්නය නගා ඇත. මෙම ප්‍රශ්නයට ගැබ්වී ඇති කරුණු සංකීර්ණ බැවින්, ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට එකී විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත. එම පරීක්ෂණයෙන් පසුව අවශ්‍ය පියවර ගනු ඇත.

මෙම සිද්ධීන්ගෙන් පසුව විවාහ කඩාකප්පල් කිරීමට ප්‍රයත්න දරන ලද නමුත්, එම ප්‍රයත්නය අසාර්ථක වී ඇති බවත්, දැනට පැවැත්වෙන විවාහ නීති පරිදි පවත්වාගෙන යන බවත් දැන්වීමට කැමැත්තෙමි.

අත්තනගල්ල ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) අග්‍රාමාත්‍යතුමාගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුර මෙයයි :

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව උප දිසාපති කොට්ඨාසයේ මල්පුර නිවාස යෝජනා ක්‍රමයේ අංක 04 දරණ නිවාසය එස්. ඒ. ප්‍රේමලතා මහත්මිය වෙත වෙන් කර දී තිබුණි. මෙම නිවාසයේ හිමිකාරිය කාලයක් තිස්සේ එහි පදිංචිව නොසිටි බවත් ඇය සහ ඇගේ ස්වාමි පුරුෂයා පදිංචිව සිටින්නේ බන්ධනාගාරයේ නිල නිවාසයක බවත් මෙම නිවාස වෙතත් අයෙකුට අතුරු බදු දී ඇති බවත් වාර්තා වූයෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇත.

එම කරුණුවල සත්‍යතාවය ඔප්පු වූයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රතිපත්ති අනුව, එම නිවාස අවලංගු කොට, නිවසක් නොමැති වෙතත් අයෙකු වෙත පවරා දී ඇත.

**නියෝජ්‍ය කථානායකතුමා**  
 (වි. ර. සභාපති ඉගැන්වීම)  
 (Mr. Deputy Speaker)

The next is a question asked by the hon. Member for Attanagalla from the Hon. Minister of Lands and Land Development and Minister of Mahaweli Development.

**එම්. චින්සන්ටි පෙරේරා මහතා**  
 (ශ්‍රී. ල. ල. ව. සභාපති ඉගැන්වීම)  
 (Mr. M. Vincent Perera)

I have not received the reply.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
 (ශ්‍රී. ල. ල. ව. සභාපති ඉගැන්වීම)  
 (Mr. Lakshman Jayakody)

I would like the Hon. Minister to inform the Hon. Minister concerned about my request. The request is to get this person called Fernando the block of land. I hope you will write to him and say that this request was made and that he should look into the matter and get Fernando the block of land.

**නියෝජ්‍ය කථානායකතුමා**  
 (වි. ර. සභාපති ඉගැන්වීම)  
 (Mr. Deputy Speaker)

It will be brought to the notice of the Hon. Minister.

**එන්. එච්. ඒ. එම්. කරුණාරත්න මහතා**  
 (ශ්‍රී. ල. ල. ව. සභාපති ඉගැන්වීම)  
 (Mr. N. H. A. M. Karunaratne)

අත්තනගල්ල ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුර මෙයයි :

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සුභ සාධක මධ්‍යස්ථාන 53 ක් තිබෙනවා. පවුල් 6,272 ක් අනාව වී සිටිනවා. එම පුද්ගලයින් සංඛ්‍යාව 26,521 යි. එයින් සිංහල පවුල් 2,822 ක් සිටිනවා. සිංහල පුද්ගලයින් සංඛ්‍යාව 12,571 යි. දෙමළ පවුල් 3,450 ක් සිටිනවා. පුද්ගලයින් සංඛ්‍යාව 13,950 යි. දැනට රුපියල් 220 සිට රුපියල් 800 දක්වා ආහාර සඳහා ගෙවනවා. ඒ අතර කීර් පීටි ආදිය ආධාර වශයෙන් සවේච්ඡා ආයතන වලින් ලැබෙනවා. ඒ අනාවයින් සඳහා ගෙවන ගණන් ඔබතුමාට විශේෂයෙන් දැන ගැනීමට කැමති නම්, මම ඉදිරිපත් කරන්නමි.

අතිගරු ජනාධිපතිතුමා නිවේදනය කළ අන්දමට ඔක්තෝබර් 1 වැනි දින සිට මේ විධියට ගෙවනවා ; එක්කෙනෙක් සිටිනවා නම්, සතියකට රුපියල් 35 ක විදුලි සලකයක් දෙනවා. දෙදෙනෙක් සිටිනවා නම්, සතියකට රුපියල් 85 ක් ගෙවනවා. තුන් දෙනෙක් සිටිනවා නම් රුපියල් 105 ක් ගෙවනවා. හතර දෙනෙක් සිටිනවා නම් රුපියල් 125 ක් ගෙවනවා. පස් දෙනෙක් සිටිනවා නම් රුපියල් 155 ක් ගෙවනවා. හය දෙනෙක් සිටිනවා නම් රුපියල් 170 ක් ගෙවනවා. හත් දෙනෙක් සිටිනවා නම් රුපියල් 185 ක් ගෙවනවා. අට දෙනෙක් සිටිනවා නම් රුපියල් 200 ක් ගෙවනවා.

ඒ අතර පළමු සතියේදී අපි පිළියෙල කළ ආහාර දෙනවා. එහි මිල වැඩිහිටි කෙනෙක් සඳහා නම් රුපියල් අටක් වෙනවා. කුඩා දරුවෙක් සඳහා නම් රුපියල් හතරක් වෙනවා. පළමු සතියේ පමණයි. අපි පිළියෙල කළ ආහාර දෙන්නේ.

මධකුමා කීසු කරුණු මම පිළිගන්නවා. විශාල සංඛ්‍යාවක් සිටිනවිට ඉදුම-හිටුම් දීමත් අපහසුයි. ලොව රෝග ආදියක් වැළඳෙනවා. වැසිකිළි ආදියත් හරියාකාරව නැහැ. වතුර පිළිබඳවත් අමාරුකම් තිබෙනවා. මධකුමා මට දැන්වූ පරිදි, ඒවා ගැන අවධානය යොමු කර, විශේෂයෙන් අපේ ආරක්ෂක ඇමතිතුමාටත් දන්වා, වහාම ක්‍රියා කරන්න මා බලාපොරොත්තු වෙනවා.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
(**ශ්‍රී. ශ්‍රී. නි. ගුණවර්ධන**)  
(Mr. Dinesh Gunawardene)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා පසුගිය අභ්‍යන්තරවලදී ප්‍රශ්නයක් ඉදිරිපත් කලා. ගරු ජාතික ආරක්ෂක ඇමතිතුමාගෙන් පිළිතුරු ඉල්ලා. එය, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ දේපල සහ පොත්පත් විනාශ කරමින් කළ අපරාධය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට පොලීසියට නියෝග කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් අද වන තුරු ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලැබී නැහැ.

ඒ වාගේම, මහර ආසනයේ වැලිපිල්ලුවේදීත් කඩුවෙල ආසනයේ තවගමුවේදීත් හික්කුත් වහන්සේලා කීප තමකට කරන ලද පහරදීම් පිළිබඳව පොලීසි පරීක්ෂණ පවත්වා වූදිනයන් අධිකරණය ඉදිරියට ගෙනෙනතයයි අපි ඉල්ලීමක් කලා. ඒ ගැනත් මෙතෙක් පිළිතුරක් ලැබී නැහැ. ඒ අතර ගරු කම්කරු ඇමතිතුමා වෙතත් මම ප්‍රශ්නයක් ඉදිරිපත් කලා.

අප ඉදිරිපත් කරන මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නැත්නම්, ඒවාට පිළිතුරු දෙන්න අඩු වශයෙන් ආණ්ඩුවේ සුදුසුකමක් නැත්නම් ඒ බවටත් අපට දැනුම් දෙන හැටියට අපි ඉල්ලා සිටිනවා. එනකොට අප දැන ගන්නවා, මේවා ගැන සාධාරණය ඉෂ්ට වන්නේ නැත කියාමත්.

පු. හා. 10.55

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ල. ලක්ෂ්මන් ජයකොඩි**)  
(Mr. Lakshman Jayakody)

නියෝජ්‍ය කථානායකතුමනි, මහරගම ගරු මන්ත්‍රිතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) ඉදිරිපත් කළ කාරණය ගැන මාත් යමක් කියන්න කැමතියි. මේක ලොකු ප්‍රශ්නයක්. එතුමා ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල ප්‍රශ්නය වගේ දේවල් අදාළ උදවිය, මන්ත්‍රිවරුන් වන අපට දැනුම් දෙනවා. ඒ අනුව අපි ඒ කාරණා මේ ගරු සභාවේදී ඉදිරිපත් කරනවා. අප ඉදිරිපත් කරන එවැනි ප්‍රශ්නවලට ලැබුණු පිළිතුරු මොනවාද කියා අප ඇත්තෝ ආයෝග ඇවිදින අපෙන් අහනවා. එනකොට අපට කියන්න සිදු වෙනවා, අපට පිළිතුරු ලැබුණේ නැත්නම් 'පිළිතුරු ලැබුණේ නැහැ' කියා. එතැනදී මොකක්ද, සිදු වන්නේ ?

පිළිතුරක් ලැබුණේ නැති නිසා ඒ අය සැඟිලිකට පත් වන්නේ නැහැ. මේ ගරු සභාවෙන්, උත්තරීතර සභාවෙන්, ගරු ඇමතිවරුන්ගෙන් පිළිසරණක් ලැබෙන්නේ නැත්නම් ඒ පිළිසරණය ලබා ගන්නේ කාගෙන්ද කියන ප්‍රශ්නය මඵව මත තබාගෙන යන්න ඒ අයට සිදු වෙනවා. ඒ හේතුකොටගෙන මවුන් දරුණු තත්ත්වයකට පරිවර්තනය වෙනවා. ඒ නිසා නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා.

අද වැනි ප්‍රශ්නයක, මෙවැනි වාතාවරණයක් පවතින අවස්ථාවක, එවැනි ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ආණ්ඩුවේ සුදුසුකමක් නැත්නම් මහරගම ගරු මන්ත්‍රිතුමා කීවා වගේ කරුණාකර අපට කියන්න. 'පිළිතුරු දෙන්නේ නැහැ' කියාමත්. එහෙම නම් ඒකත් එක්තරා විධියක පිළිතුරක් වෙනවා. ඒ විධියේ පිළිතුරක්වත් අපට ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා ක්‍රියා කරයි කියා මම විශ්වාස කරනවා.

**නියෝජ්‍ය කථානායකතුමා**  
(**ගිරාතිස් ජපාභායාකර් අචාර්ය**)  
(Mr. Deputy Speaker)

He will take notice of that.

Hon. Minister of Rural Development.

පු. හා. 10.57

**විමලා කන්නන්ගර මහත්මිය** (ග්‍රාම සංවර්ධන ඇමතිතුමිය)  
(**ශ්‍රී. විමලා කන්නන්ගර — ශ්‍රී. විමලා කන්නන්ගර**)  
(Mrs. Wimala Kannangara - Minister of Rural Development)

නියෝජ්‍ය කථානායකතුමනි, අද - 1985 ඔක්තෝබර් 11 වැනි ද - 'දිනරැය' පත්‍රයේ අමුලික අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කර තිබෙනවා. ඒ නිසා ඒ වරප්‍රසාද කඩ කිරීම ගැන පරීක්ෂා කර බලා වහාම අවශ්‍ය පියවර ගන්නා හැටියට මම මධකුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ පත්‍රයේ ශීර්ෂ පාඨයේ මෙසේ සඳහන් වෙනවා :

'ලොකුම උපහාරය ඇමති පදවියෙන් ඉල්ලා අස්වීමයි'

ඒ ප්‍රවෘත්තිය පළ කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයේ ස්වර්ණ ජයන්ති උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් පැවැත්වුණු රැස්වීමක් ගැනයි. සමස්ත ලංකාවේම ඇති ග්‍රාම සංවර්ධන සමිති මේ අසත්‍ය ප්‍රවෘත්තියට විරුද්ධව නැගී සිටිනවා. එපමණක් නොවෙයි. ග්‍රාම සංවර්ධන ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් 20 වැනි ද සිට 27 වැනි ද දක්වා - විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රිවරයකු වන මහරගම ගරු මන්ත්‍රිතුමාත් මෙය ඉතා උසස් ලෙස පිළිගෙන තිබෙනවා - මුළු ලංකාව පුරාම වාගේ රැස්වීම් පැවැත්වෙනවා. 21 වැනි ද හේවාගැට සහ කුණ්ඩසාලේ රැස්වීම් පැවැත්වෙනවා. ඒ විධියට මේ ස්වර්ණ ජයන්ති උත්සවය - පණක් අවුරුදු පැමරීම - මුළු ලංකාව පුරාම ගෙන යනවා, ගෙන යනවාමයි. ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය වැනි පොදු ජන ව්‍යාපාරයකට 'දිනරැය' පත්‍රයෙන් මේ විධියට පහර ගැහීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මගේ බලවත් කනගාටුව පළ කරනවා. මම කටදවත් පක්ෂ හේදය අනුව වැඩ කර නැහැ. ඒ විධියට ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයේ දියුණුවට වැඩ කිරීම වෙනුවෙන් මට උපහාර දක්වනවා වෙනුවට ඒ උදවිය මට කියනවා, ඉල්ලා අස්වෙන්නය කියා.

මේ ස්වර්ණ ජයන්ති උත්සවය මම විතරක් නතියම ගෙන යන එකක් නොවෙයි. අද රටේ පවතින තත්ත්වය අනුව උතුර හා නැගෙනහිර හැර සමස්ත ලංකාවට පුරා සිටින මන්ත්‍රිවරු, දිසා ඇමතිවරු එකතු වී බොහොම උනන්දුවෙන් ගෙන යන වැඩ පිළිවෙලක්. එකුමන්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇස් ඇරෙන්නත් එක්ක මාමාවත් සකස් කිරීමේ සතියකුත් පවත්වමින් මේ උත්සවය වඩාත් සාර්ථක අත්දැමින් පවත්වන බව ප්‍රකාශ කරන්න කැමතියි.

මේ 'දිනරැය' පත්‍රයේ පළ වී ඇති කිසිම දෙයක් එද මහනුවර පැවැත්වුණු රැස්වීමේදී සිදු නොවුණ බව මම තරයේම ප්‍රකාශ කරනවා. ඒ බවට එද ඒ රැස්වීමට සහභාගි වුණු මන්ත්‍රිතුමන්ලා සාක්ෂි දරයි.

**නියෝජ්‍ය කථානායකතුමා**  
(**ගිරාතිස් ජපාභායාකර් අචාර්ය**)  
(Mr. Deputy Speaker)

Necessary steps will be taken.

**ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.**  
**කිහිලු කිරීමක්වැඩිලා අනුමැතියෙන්ගැටුණු.**  
**Question put, and agreed to.**

පාර්ලිමේන්තුව ඊට අනුකූලව පු. හා. 10.55 ට, 1985 ඔක්තෝබර් 24 වන මුහුණපතින්ද පු. හා. 10 වන තෙක් කල් තියේ ය.

අනුස්ථා, ගු. ප. 10.55 මහනිල්ල පාලාමුණේ, 1985 ඉක්මනින් 24 ඉරිදි ක්‍රි. ව. 10 මහනිල්ල ඉක්මනින්ගැටුණු.

Adjourned accordingly at 10.55 a.m. until 10 a.m. on Thursday, 24th October 1985.

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்  
WRITTEN ANSWERS TO QUESTIONS

සංගම යෝජනා ක්‍රමය : වන්දි ඉල්ලු ගොවීන්

ஜின்கங்கைத்திட்டம் : நட்சடு

GINGANGA SCHEME : CLAIMANTS FOR COMPENSATION

318/85

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)

(Dr. W. Dahanayake-Galle)

ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) අලුත් ඇල මාර්ගය ඉදිකිරීමේ තේතුවෙන් ස්වකීය කුඹුරු ගොවිතැන් කළ නොහැකි තත්වයකට පත්ව තිබීම නිසා සංගම යෝජනා ක්‍රමය යටතේ උක්වත්තේ සහ වක්වැල්ලේ 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් වන්දි ඉල්ලා ඇති බැව් එතුමා දන්නේද ?
- (ආ) අදාළ නිලධාරීන් මොවුන් සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කොට ඇති බැව් එතුමා දන්නේද ?
- (ඇ) අවුරුදු 5 ට වැඩි කාලයක් ගතවී ඇතත් වන්දි ගෙවා නොමැත්තේ මන්ද ?
- (ඈ) ගෙවිය යුතු වන්දි වහාම ගෙවීමට එතුමා ක්‍රියා කරන්නේද ?
- (ඉ) කොකරන්නේ නම්, ඒ මන්ද ?

காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும் மாணவரைக் கேட்ட வினா :

- (அ) ஜின் கங்கைத் திட்டத்தில் புதுக்கால்வாய் வெட்டப்படுவதினால் உக்வத்தையிலும் வக்வெலையிலும் தமது காணிகள் பயிர்ச்செய்கைக்குத் தவறு போய்விட்ட 50 க்கும் மேற்பட்ட ஆட்கள் நட்சடு கோரியுள்ளனர் என்பதை அறிவாரா ?
- (ஆ) இச்சந்தர்ப்பங்களில்து சம்பந்தப்பட்ட அதிகாரிகள் அறிக்கைகள் சமர்ப்பித்திருக்கின்றார்கள் என்பதை அறிவாரா ?
- (இ) இன்று 5 ஆண்டுகளுக்கும் மேலாக இந்த நட்சடு ஏன் கொடுக்கப்படவில்லை ?
- (ஈ) இதனை உடனே கொடுக்க நடவடிக்கை எடுப்பாரா ?
- (உ) இல்லையேல், ஏன் ?

asked the Minister of Lands and Land Development and Minister of Mahaweli Development :

- (a) Is he aware that there are over 50 claimants for compensation in Ukwatta and Wakwella in the Ginganga Scheme, whose paddy fields were made uncultivable as a result of a new canal being constructed ?
- (b) Is he aware that the officers concerned have made reports on that case ?
- (c) Why has not compensation been paid now far over 5 years ?
- (d) Will he take steps to pay the compensation due at once ?
- (e) If not, why ?

ගාමිණී දිසානායක මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා)

(திரு. காமின் திஸாநாயக்க — காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும்)

(Mr. Gamini Disسانayake—Minister of Lands & Land Development and Minister of Mahaweli Development)

- (අ) එසේය.
- (ආ) එසේය.
- (ඇ) ලැබී ඇති සියලුම වන්දි ඉල්ලීම් පිළිබඳව විභාග කොට, වන්දි හිමිකම් තහවුරු කිරීමට සමත් වූ සියලුම ඉල්ලුම්කරුවන්ට වන්දි ගෙවා ඇත.
- (ඈ) පැන නොනගී.
- (ඉ) පැන නොනගී.

- (a) Yes.
- (b) Yes.
- (c) All claims received have been investigated and all the claimants who were able to prove their claims were paid compensation.
- (d) Does not arise.
- (e) Does not arise.

ඩී. ඩබ්ලිව්. පී. සිරිවර්ධන මහතා : අර්ථසාධක මුදලේ පොලිය

திரு. டி. டபிள்யூ. பீ. சிறிவர்த்தன : சேநி வட்டி  
MR. D. W. P. SIRIWARDENA : PROVIDENT FUND INTEREST

400/85

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)

(Dr. W. Dahanayake)

කමකරු ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) අත්මමත “සිරිවර්ධන” තිවසේ පදිංචි ඩී. ඩබ්ලිව්. පී. සිරිවර්ධන මහතා, ඔහුට නොගෙවන ලද අර්ථසාධක අරමුදල් පොලිය ඔහුට ගෙවන මෙන් කමකරු කොමසාරිස්ගෙන් ඉල්ලා ඇති බැව් එතුමා දන්නේද ? (අර්ථසාධක අරමුදල් අංකය 12822/ඒ/29) ?
- (ආ) තොගෙවූ අර්ථසාධක අරමුදල් පොලිය සිරිවර්ධන මහතාට ආපසු ගෙවන්නේද ?
- (ඇ) තොගෙවන්නේ නම්, ඒ මන්ද ?

தொழில் அமைச்சரைக் கேட்ட வினா :

- (அ) அகம்பீமன “ சிறிவடன ” வைச் சேர்ந்த திரு. டி. டபிள்யூ. பீ. சிறிவர்த்தன (சே. நி. இல. 12822/A/29) என்பவர் தமக்குச் செலுத்தப்படாத சேமலாப நிதி வட்டியை மீள வழங்குமாறு தொழில் ஆணையாளரைக் கேட்டுள்ளதை அவர் அறிவாரா ?
- (ஆ) செலுத்தப்படாத சே. நி. வட்டி திரு. சிறிவர்த்தனவுக்கு மீள வழங்கப்படுமா ?
- (இ) இன்றேல், ஏன் ?

asked the Minister of Labour :

- (a) Is he aware that Mr. D. W. P. Siriwardena of “Siriwadana”, Akmeemana, P.F. No. 12822/A/29, has asked the Commissioner of Labour for the refund of his unpaid Provident Fund interest ?
- (b) Will the unpaid P.F. interest be refunded to Mr. Siriwardena ?
- (c) If not why ?

පී. සී. ඉඹුලාන මහතා (කමකරු ඇමතිතුමා)  
(திரு. பீ. சி. இம்புலான) — தொழில் அமைச்சர்  
(Mr. P. C. Imbulana) - Minister of Labour

- (අ) ඔව්.
- (ආ) ඔව්. තමුන් එය සාමාජිකයාට ආපසු ගෙවනුයේ සේවක අර්ථසාධක අරමුදල් පනතේ 23 වගන්තිය යටතේ ඔහු විසින් ප්‍රතිලාභ ආපසු ඉල්ලා සිටින අවස්ථාවේ දීය. සේවක අර්ථසාධක අරමුදල් පනතේ විධිවිධාන අනුව සාමාජික ගිණුම් වලට බැර කරනු ලබන පොලිය වෙතත් අවස්ථාවක ගෙවිය නොහැක.
- (ඇ) ඉහත පිළිතුර (ආ) අනුව පැන නොනගී.

- (a) Yes.
- (b) Yes. But this interest can be obtained by a Member only at the time is eligible for withdrawal of his E.P.F. benefits under Section 23 of the Act. Under no other circumstances can interest credited to a member's Account be refunded in terms of the provisions of the Act.
- (c) Does not arise in view of reply to (b) above.

௩. இ.

மேல வகை அடிமைய உருவக யுடைய கலாபல கிவர்டி கல யுடி வுன் டுன்வறு ரீசி மந்திற் மின் கிடுபவன் மை பரி சில  
புறநிலி டுன்வா சம கிடுபவ முன்வாவி கண்டுகை வெற

1985 மகவென்வ 25 வற கிவர்டி

மொழுவெல டுனெவெ சிலி யுடி.

குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றெளிவாகக் குறித்து  
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சார்ட் பதிப்பாசிரியருக்கு

1985 ஓக்டோபர் 25, வெள்ளிக்கிழமைக்குப் பிந்தாமற்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing  
the corrections must reach the Editor of HANSARD

not later than

Friday, 25th October 1985

Contents of Proceedings	: From 9.30 a.m. to 10.55 a.m. on 11.10.1985
Final set of manuscripts received from Parliament	: 4.55 p.m. on 11.10.1985
Printed copies despatched	: 12.10.1985 morning

මෙහි මිල සහ අනෙකුත් තොරතුරු සඳහා පිටපත් ලබාදීම සඳහා වෛ. ප. බ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සාම වර්ෂයකම නොවැම්බර් 30 දින ප්‍රථම දායක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දායකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දායක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

අංක 188 25 වැනි පිටුවේ 1881

**දායක මුදල් :** පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දායක මිල රු. 200/- කි. (අශෝචිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ගත 90 කි. කොළඹ 1, නා. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සාම වර්ෂයකම නොවැම්බර් 30 දින ප්‍රථම දායක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දායකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දායක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

**සந்தා :** ඉහත සාධක අනුකරණය අවිනිශ්චිතව වැරදි විය හැකි බැවින් සන්ධි අනුකරණය සඳහා රු. 200/- (නිවැරදි කළ පිටපත් සඳහා රු. 175/-) ඉහත සාධක අනුකරණය සඳහා රු. 2.50. තපාලයේ ලබාදීම 90 පමණි. සන්ධි අනුකරණය සඳහා මුදල් පහසුකම් ඇති පුද්ගලයන්, අර්ථසාධක ලබාදීම සඳහා රු. 500, කොළඹ 1, නා. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සාම වර්ෂයකම නොවැම්බර් 30 දින ප්‍රථම දායක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දායකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දායක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

**Subscriptions :** The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.

NOTE

පිටපත් සඳහා මුදල් ගෙවීම සඳහා වෛ. ප. බ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සාම වර්ෂයකම නොවැම්බර් 30 දින ප්‍රථම දායක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දායකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දායක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

Printed by the Government Printer, Colombo.

Printed copies despatched : 11.10.1982 morning  
Final set of manuscripts received from Parliament : 4.22 p.m. on 11.10.1982  
Contents of Proceedings : From 9.30 a.m. to 10.25 a.m. on 11.10.1982